



# Ceylon Government Gazette

Published by Authority.

No. 5,532—FRIDAY, FEBRUARY 11, 1898.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	142
Western Province ...	—	Land Resumption Notices ...	—
Central Province ...	131	Notices under Ordinance No. 1 of 1897 ...	<i>Suppl.</i>
Northern Province ...	124	Abstracts of Season Reports... ..	143
Southern Province ...	129	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	—	Sales of Arrack, Opium, and Toll Rents	146
North-Western Province... ..	—	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber ...	—
Province of Uva ...	—	Notifications of Close Seasons, Infected Areas, &c.	147
Province of Sabaragamuwa ...	141	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,557, C. P.

Colonial Secretary's Office,  
Colombo, January 25, 1898.

ON Wednesday, March 23, 1898, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Gangala Pallesiya pattu division of the Matale East District of the Central Province.

Preliminary plan 4,705.

Lot.	Name of Land.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
12513	Billinghamulawatta	Radawela	A. Kawrala	Forest	0 0 33
12514	Pilakumbura	do.	do.	Field	0 3 5

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,557, C. P.

වර්ෂ 1898 ක්වූ ජනවාරි මස 25 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරීස්ථානයේසේසේ කන්තෝරුවේදීය.

මහම දිසාවේ මාතලේ උපඵ්ජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ක්වූ මාර්තු මස 23 වෙනි දිනවූ බද්ද දවල් 12ට මාතලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනවට යෙදෙනවා ඇත.

මහම දිසාවේ මාතලේ නැගෙනහිර පලාතේ ගල පල්ලේසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබේලි දෙකයි.

සිතියම 4,705. ගම—රදවෙල.

නො.	බෙමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
12513	බිලිත්තගමුල වත්ත	ඒ. කවුරුල	කැලෑ බිම	0 0 33
12514	පිලේ කුඹුර	එම අය	කුඹුර	0 3 5

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්උත්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ කාරණ මාතලේ උපඵ්ජන්තලන්තාන්සේගෙන්ද දැනගනවට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,  
මහසෙක්‍රතාරීස් වම්හ.

No. 1,558, C. P.

Colonial Secretary's Office,  
Colombo, January 25, 1898.

ON Wednesday, March 30, 1898, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pallesiya pattu of the Matale East District of the Central Province.

Preliminary plan 3,931.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.
				A. R. P.
10683	Kumburegammedda	Crown	Small jungle	1 1 34

Upset price,—Rs. 40 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,558, C. P.

වර්ෂ 1898 ක්වූ ජනවාරි මස 25 වෙනි දින කොළඹ

මහසෙක්‍රතාරීස්ථානයේසේසේ කන්තෝරුවේදීය.

මහම දිසාවේ මාතලේ උපඵ්ජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ක්වූ මාර්තු මස 30 වෙනි දිනවූ බද්ද දවල් 12ට මාතලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනවට යෙදෙනවා ඇත.

මහම දිසාවේ මාතලේ නැගෙනහිර පලාතේ පල්ලේසියපත්තුවේ කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම් කැබේලි එකක්.

සිතියම 3,931.

නො.	ගම.	අයිතියම කී-න්තා.	අන්දම.	මහත.
				අ. රු. ප.
10683	කුඹුරේගමමද්ද	ආණ්ඩුව	පොඩිකැලේ	1 1 34
	අක්කරයක් රූපියල් 40හේ සිට පටන්ගනු ලැබේ.			

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්උත්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ මාතලේ ආණ්ඩුවේ උපඵ්ජන්තලන්තාන්සේගෙන්ද දැනගනවට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානත්වතන්සේගේ ආඥාවලෙස,

ජ. නොඑල් වාකර්,  
මහසෙක්‍රතාරීස් වම්හ.

No. 1,559, C. P.

Colonial Secretary's Office,  
Colombo, January 27, 1898.

ON Wednesday, March 23, 1898, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Asgiri Pallesiya pattu of the Matale South District of the Central Province.

Preliminary plan 4,681.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
12471	Maradeniya	H. Anderson, of High Walton estate	Jungle	3	2 14
12472	Do.	do.	do.	1	1 35

Upset price,—Rs. 30 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 1,559, C. P.

වම් 1898 ක්වූ ජනවාරි මස 25 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස්ථානයේ කන්කෝරුවේදීය.

මධ්‍යම දිසාවේ මාතලේ උපජිවනඋත්තරානන්දේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධ්‍යා ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1898 ක්වූ ජෛතු මස 23 වෙනි දිනවූ බද්ද දවල් 12ට මාතලේ කව්වේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මාතලේ දකුණු පලාතේ අස්ගිරි පල්ලේසියපත්තුවේ කොව්දාසයේ පිහිටා තිබෙන බිම්කැබලි දෙකකි.

සිතියම 4,681.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
				අ. රු. ප.
12471	මාරාදෙනිය	හසිවෝල්ටන්වත්තේ එච්. ඇන්ඩර්සන් උත්තරානන්දේ	කැලෑබිම	3 2 14
12472	එම	එම	එම	1 1 35

අක්කරයක් රූපියල් 30හේ හිට විකුණනට පවත්ගනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාල් උත්තරානන්දේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මාතලේ ආණ්ඩුවේ උපජිවනඋත්තරානන්දේගෙන්ද දැනගනට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වත්තේගේ ආඥාවලෙස,

ජී. නොඑල් වාකර්,  
මහසෙනෙවුකාරිස් වම්හ.

## LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 301, N. P.

 Colonial Secretary's Office,  
 Colombo, February 3, 1898.

ON Tuesday, April 5, 1898, at 12 o'clock noon, the Assistant Government Agent for the Vavuniya District will put up to auction, at his office in Vavuniya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and sixty-eight allotments of land situated in the Kilakkumulai and other divisions of the Vavuniya district of the Northern Province.

Kilakkumulai south.

Preliminary plan 1,297. Applicant—Nil.			Applicant—Nil.			Extent.					
Lot.	Village.	Description.	A.	R.	P.	Lot.	Village.	Description.	A.	R.	P.
4403	Pootharkulam	Jungle	5	2	37	6060	Vavuniya	Chena clearing	0	1	36
						6061	Do.	do.	0	1	38
						6062	Do.	do.	0	3	13
						Preliminary plan 1,269. Applicant—Nil.					
4497	Velikkulam	Jungle	5	2	32	4145	Vavuniya	Forest	1	0	22
						4146	Do.	do.	1	0	27
						4147	Do.	do.	2	3	26
						4148	Do.	do.	0	3	11
						4149	Do.	do.	0	2	25
						4159	Do.	do.	1	0	5
						4160	Do.	do.	1	1	1
						4161	Do.	do.	1	2	7
						4162	Do.	do.	0	3	34
						4163	Do.	do.	1	0	0
						4164	Do.	do.	1	0	0
						4165	Do.	do.	1	0	0
						4166	Do.	do.	1	0	37
						4167	Do.	do.	1	2	4
						4179	Do.	do.	1	1	29
						4180	Do.	do.	1	0	0
						4181	Do.	do.	1	0	5
						4182	Do.	do.	1	1	29
						4190	Do.	do.	1	1	13
						4191	Do.	do.	1	1	22
						4192	Do.	do.	2	0	0
						4193	Do.	do.	1	3	29
						4196	Do.	do.	1	3	20
						4197	Do.	do.	2	0	0
						4198	Do.	do.	2	0	0
						4199	Do.	do.	2	0	0
						4202	Do.	do.	1	2	37
						4203	Do.	dn.	1	3	38
						4204	Do.	do.	2	0	0
						4205	Do.	do.	2	0	0
						4206	Do.	do.	2	0	0
						4207	Do.	do.	2	0	0
						4210	Do.	do.	1	3	29
						4211	Do.	do.	1	2	9
						4231	Do.	do.	1	0	0
						4232	Do.	do.	0	3	39
						4247	Do.	do.	0	3	39
						4248	Do.	do.	1	0	0
						4249	Do.	do.	1	0	0
						4250	Do.	do.	0	3	34
						Preliminary plan 1,743. Applicant—Nil.					
						6609	Vavuniya	Scrub jungle	0	2	13
						6612	Do.	do.	0	1	4
						6621	Do.	do.	0	1	21
						6622	Do.	do.	0	0	24
						6623	Do.	do.	0	1	10
						6630	Do.	do.	0	0	11
						6643	Do.	Paddy field	0	0	1

Preliminary plan 1,946.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
7386	Vairavarpuliyankulam	John Thomas	Chena	0	3	27
7384	Do.	do.	do.	4	1	1

Preliminary plan 814.—Kilakkumulai north.

2532	Panichchaikkulam	V. Chinniah	Old paddy land	4	0	7
------	------------------	-------------	----------------	---	---	---

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
		Preliminary plan 1,032.—Kilakkumulai north.				
3384	Pavaddankulam	A. Vinasitamby and another	Suitable for paddy	11	1	17
		Preliminary plan 1,033.—Kilakkumulai north.				
3385	Nampankulam	Velar Sammugam	Clearing	2	1	23
3386	Do.	Katiravelu Ramue	do.	2	0	20
3387	Do.	Vinayer Aiyampillai	do.	2	0	10
3388	Do.	Kasier Murukar	do.	1	1	34
3389	Do.	Visuvar Kasy	do.	1	0	23
E 94	Do.	V. Aiyampillai	do.	0	2	7
		Preliminary plan 1,041.—Kilakkumulai north.				
3408	Nochchikulam	V. Kanawatippillai	Suitable for paddy	2	1	27
3409	Do.	do.	Jungle	0	3	18
3411	Do.	V. Aiyampillai	do.	1	0	21
3412	Do.	K. Sothy	Suitable for paddy	4	2	31
		Preliminary plan 1,070.—Kilakkumulai north.				
3569	Alakallupoddakulam	V. Murukar	Clearing	0	2	39
3570	Do.	Kanthar Sinnatamby	do.	0	3	31
3573	Do.	S. Kaddayar and two others	Tobacco garden	1	0	37
3574	Do.	do.	do.	0	3	3
3575	Do.	do.	do.	1	0	22
		Preliminary plan 1,958.—Kilakkumulai north.				
7438	Omantbai	K. Sinnappa	Cleared	4	0	27
		Preliminary plan 1,042.—Kilakkumulai north.				
3414	Pandiankallu	S. Ramalinga Aiyar	Paddy	3	1	27
3413	Do.	K. Kanthar	do.	3	3	0
		Preliminary plan 1,579.—Naduchcheddikulam.				
5886	Sengapadai	Kanthar Pandari	Field	3	2	1
5887	Do.	Kanthar Thinakaram	do.	2	2	3
5888	Do.	Vinasy Vairamuttu	do.	1	2	1
		Preliminary plan 1,595.—Naduchcheddikulam.				
5959	Rampaikulam	Saviri Philippu	do.	3	3	11
		Preliminary plan 656.—Naduchcheddikulam.				
2227	Thandikkulam	Muttu Karti	Jungle	4	1	18
		Preliminary plan 1,500.—Chinnachcheddikulam.				
5678	Muttukkundankulam	Marisal Thamiampillai	Fit for paddy	9	2	25
		Preliminary plan 1,027.—Udayaur.				
3374	Palayavady	A. Sekaveerasinghe Mappauer	Suitable for paddy	12	1	6
		Preliminary plan 1,478.—Udayaur.				
5331	Kanakarayankulam	—	Clearing	1	0	5
5332	Do.	—	do.	0	3	37
5333	Do.	—	do.	1	0	15
5334	Do.	—	do.	0	3	39
5335	Do.	—	do.	1	0	7
5336	Do.	—	do.	1	0	0
5337	Do.	—	do.	0	3	38
5338	Do.	—	do.	0	3	33
5339	Do.	—	do.	0	3	38
5352	Do.	—	do.	1	0	4
5353	Do.	—	do.	0	3	37
5354	Do.	—	do.	1	0	14
5355	Do.	—	do.	1	0	0
5356	Do.	—	do.	1	0	6
5357	Do.	—	do.	0	3	39
5358	Do.	—	do.	0	3	39
5359	Do.	—	do.	0	3	33
5360	Do.	—	do.	0	3	39
5377	Do.	—	do.	1	0	20
5378	Do.	—	do.	1	1	0
5379	Do.	—	do.	1	0	22
5380	Do.	—	do.	1	0	3
5381	Do.	—	do.	1	0	0
5382	Do.	—	do.	0	3	36
5400	Do.	—	do.	0	3	34
5401	Do.	—	do.	1	0	4
5414	Do.	—	do.	0	3	28
5415	Do.	—	do.	1	0	2
5416	Do.	—	do.	1	0	2
5417	Do.	—	do.	1	0	4
		Preliminary plan 958.—Melpattu.				
3075	Thuwarankulam	Kandan Konan	Fit for paddy	5	1	36
3076	Do.	Kasinather Murukar	Garden and huts	0	2	19

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
Preliminary plan 1,022.—Melpattu.				
3353	Velankulam	Kali Vinasy	Garden	0 0 10
3355	Do.	Vari Velan	do.	0 0 4
3358	Do.	Vari Velan	Clearing	0 0 31
3359	Do.	Kali Vinasy	do.	0 1 10
Preliminary plan 1,074.—Melpattu.				
3581	Kodaliparichan	Kielayar Ulakan	Paddy	6 1 2
3582	Do.	do.	Garden and hut	0 3 19
Preliminary plan 957.—Melpattu.				
3067	Paddikkudiyiruppu	Kathiramer Tham	Fit for paddy	0 2 29
Preliminary plan 878.—Melpattu.				
2702	Olumadu	Somar Vairamuttu	do.	5 1 33
Preliminary plan 876.—Melpattu.				
2690	Nedunkeny	Arumugam Sankarappillai	Clearing	0 3 11
Preliminary plan 1,447.—Panankamam.				
5172	Ramiankulam	Veeraser Velu	Compound and houses	0 3 32
5173	Do.	do.	Open land	0 3 38
Preliminary plan 1,451.—Panankamam.				
5177	Nedunkeny	Kanthar Sidampari	Field	9 2 29
5178	Do.	do.	do.	4 1 13
Preliminary plan 1,460.—Panankamam.				
5190	Siraddikulam	Kuppayar Adam Vava	Jungle	1 1 26
5191	Do.	Kuppayar Kulandai Vappu	Scrub jungle	2 1 13

Upset price,—Rs. 10 per acre.

Lands benefited by tanks which are or may hereafter be restored by Government shall be liable to a water-rate not exceeding Re. 1 per annum.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Vavuniya.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 301, N. P.

கொலோனியல் சர்க்கிடுத்தார ஆபீசில்,  
கொழும்பில், 1898 ம் வருஷ மார்ச்சு 3 ந் உ.

1898 ம் ஆண்டு சித்திரைமாதம் 5 ந் திகதி வவுனியாவில் தன ஆபீசில் வட மாகாணத்த வவுனிய உதவி கவறணமேந்து ஏசன்றவாகளால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்கூரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி வீற்கப்படும்.

காணித்துண்டுகள், வட மாகாணத்து வவுனிய டிஸ்ட்ரிக்ட்களை கிழக்கமூலைமுதலிய பகுதியிலிருக்கின்றது.

கிழக்கமூலைதெற்கு.

கேள்வீக்காரண—இலலை.

பிளான இலக்கம் 1,297.

இல.	குறிச்சி.	வீசாலம.	அ. ரூ. ப.
4408	பூதாகுளம்	காடு	5 2 37

பிளான இலக்கம் 1,321.

கேள்வீக்காரண—மு. கந்தப்பர்.

4497	வெளிக்குளம்	காடு	5 2 32
------	-------------	------	--------

பிளான இலக்கம் 1,459.

கேள்வீக்காரண—க. சூமாரவேலுவு மறுபேரும்.

5189	கற்குளம்	அதிகப்பகுதி தப்பரவு பண்ணிய காடு	1 3 27
------	----------	--	--------

பிளான இலக்கம் 1,622.

6083	வவுனிய	அதிகப்பகுதி தப்பரவு பண்ணிய காடு	1 3 37
------	--------	--	--------

6084	செடி	செடி	1 3 39
6085	செடி	செடி	1 3 39
6086	செடி	செடி	1 3 36
6089	செடி	செடி	1 3 39
6090	செடி	செடி	1 3 33

இல. குறிச்சி. வீசாலம. அ. ரூ. ப.

6091	வவுனிய	அதிகப்பகுதி தப்பரவு பண்ணிய காடு	1 3 30
6092	செடி	செடி	1 3 30
6094	செடி	செடி	1 3 31
6095	செடி	செடி	1 3 35
6096	செடி	செடி	1 3 38
6097	செடி	செடி	1 3 35
6098	செடி	செடி	1 3 33
6113	செடி	செடி	1 3 32
6114	செடி	செடி	1 3 32
6115	செடி	செடி	1 3 34
6116	செடி	செடி	1 2 14

பிளான இலக்கம் 1,616.

6019	வவுனிய	சேனை	0 0 16
6023	செடி	செடி	1 1 21
6026	செடி	சிறுகாடு	0 2 23
6027	செடி	செடி	0 1 38
6028	செடி	செடி	0 2 1
6029	செடி	செடி	0 2 0

கேள்விகாரண—இலலை.

இல.	குறிச்சி.	விவரம்.	விசாலம்.		இல.	குறிச்சி.	விவரம்.	விசாலம்.	
			அ.	நா. ப.				அ.	நா. ப.
6031	வவுனிய	சிறுகாடு	0	2 0	4180	வவுனிய	காடு	1	0 0
6032	ரெடி	ரெடி	0	2 34	4181	ரெடி	ரெடி	1	0 5
6034	ரெடி	ரெடி	0	3 13	4182	ரெடி	ரெடி	1	1 29
6043	ரெடி	ரெடி	0	3 39	4190	ரெடி	ரெடி	1	1 13
6047	ரெடி	சேனை	0	1 8	4191	ரெடி	ரெடி	1	1 22
6049	ரெடி	ரெடி	0	2 18	4192	ரெடி	ரெடி	2	0 0
6050	ரெடி	ரெடி	0	2 0	4193	ரெடி	ரெடி	1	3 29
6051	ரெடி	ரெடி	0	2 1	4196	ரெடி	ரெடி	1	3 30
6052	ரெடி	ரெடி	0	2 0	4197	ரெடி	ரெடி	2	0 0
6053	ரெடி	ரெடி	0	1 33	4198	ரெடி	ரெடி	2	0 0
6054	ரெடி	ரெடி	0	1 32	4199	ரெடி	ரெடி	2	0 0
6056	ரெடி	ரெடி	0	3 37	4202	ரெடி	ரெடி	1	2 37
6057	ரெடி	ரெடி	0	1 38	4203	ரெடி	ரெடி	1	3 38
6058	ரெடி	ரெடி	0	1 38	4204	ரெடி	ரெடி	2	0 0
6059	ரெடி	ரெடி	0	1 38	4205	ரெடி	ரெடி	2	0 0
6060	ரெடி	ரெடி	0	1 36	4206	ரெடி	ரெடி	2	0 6
6061	ரெடி	ரெடி	0	1 38	4207	ரெடி	ரெடி	2	0 0
6062	ரெடி	ரெடி	0	3 13	4210	ரெடி	ரெடி	1	3 29
					4211	ரெடி	ரெடி	1	2 9
					4231	ரெடி	ரெடி	1	0 0
					4232	ரெடி	ரெடி	0	3 39
					4247	ரெடி	ரெடி	0	3 39
					4248	ரெடி	ரெடி	1	0 0
					4249	ரெடி	ரெடி	1	0 0
					4250	ரெடி	ரெடி	0	3 34

பிளான இலக்கம் 1,269.

4145	வவுனிய	காடு	1	0 22
4146	ரெடி	ரெடி	1	0 27
4147	ரெடி	ரெடி	2	3 26
4148	ரெடி	ரெடி	0	3 11
4149	ரெடி	ரெடி	0	2 25
4159	ரெடி	ரெடி	1	0 5
4160	ரெடி	ரெடி	1	1 1
4161	ரெடி	ரெடி	1	2 7
4162	ரெடி	ரெடி	0	3 34
4163	ரெடி	ரெடி	1	0 0
4164	ரெடி	ரெடி	1	0 0
4165	ரெடி	ரெடி	1	0 0
4166	ரெடி	ரெடி	1	0 37
4167	ரெடி	ரெடி	1	2 4
4179	ரெடி	ரெடி	1	1 29

பிளான இலக்கம் 1,946.

இல.	குறிச்சி.	கேள்விகாரணின் பெயர்.	விவரம்.	விசாலம்.	
				அ.	நா. ப.
7386	வயிரவா புளியங்குளம்	யோன தோமால	சேனை	0	3 27
7384	ரெடி	ரெடி	ரெடி	4	1 1
2532	பனிச்சைக்குளம்	பிளான இலக்கம் 814. சிழக்குழை வடக்கு.	பழைய நெற்காணி	4	0 7
3384	பாவட்டங்குளம்	பிளான இலக்கம் 1,032. அ. வினாசித்தமபிபு மறு பேரும	நெற்செய்கைக்கேற்ற காணி	11	1 17
3385	நாம்பனகுளம்	பிளான இலக்கம் 1,033. வேலு சணமுகம்	துப்பரவுபண்ணினது	2	1 23
3386	ரெடி	கதிரவேலு இராமு	ரெடி	2	0 20
3387	ரெடி	வனாயர் ஐயம்பிள்ளை	ரெடி	2	0 10
8388	ரெடி	காசிர் முருகா	ரெடி	1	1 34
3389	ரெடி	விசுவா காசி	ரெடி	1	0 23
E 94	ரெடி	வீ. ஐயம்பிள்ளை	ரெடி	0	2 7
3408	நொச்சிக்குளம்	பிளான இலக்கம் 1,041. வே. கணபதிப்பிள்ளை	நெற்செய்கைக்கேற்ற காணி	2	1 27
3409	ரெடி	ரெடி	காடு	0	3 18
3411	ரெடி	வீ. ஐயம்பிள்ளை	ரெடி	1	0 21
3412	ரெடி	க. சோதி	நெற்செய்கைக்கேற்ற காணி	4	2 31
3569	அலைகலனுப்போட்டகுளம்	பிளான இலக்கம் 1,070. வீ. முருகா	துப்பரவுபண்ணியது	0	2 39
3570	ரெடி	கந்தா சினனத்தமபி	ரெடி	0	3 31
3573	ரெடி	ச. கட்டையரும இரண்டு பேரும	புகையிலைத்தோட்டம்	1	0 37
3574	ரெடி	ரெடி	ரெடி	0	3 3
3575	ரெடி	ரெடி	ரெடி	1	0 22

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விவரம்.	வீசாலம். த. மு. ப.
7438	ஓமந்தை	பிளான இலக்கம் 1,958. கு. சின்னப்பா	துப்பரவுபண்ணியது	4 0 27
3414	பாண்டியனகல்லு	பிளான இலக்கம் 1,042. ச. இராமலிங்கஐயா	நெற்காணி	3 1 27
3413	ஓடி	ச. கந்தா	ஓடி	3 3 0
நடுச்செட்டி குளம்.				
5886	செங்கயடை	பிளான இலக்கம் 1,579. கந்தா பண்டாரி	நெலவயல	3 2 1
5887	ஓடி	கந்தா தினசரன்	ஓடி	2 2 3
5888	ஓடி	வினாசி வயிரமுத்து	ஓடி	1 2 1
5959	இளம்பையக்குளம்	பிளான இலக்கம் 1,595. சுவாமி பிழப்பு	ஓடி	3 3 11
2227	தாண்டிகுளம்	பிளான இலக்கம் 656. முத்துநாதன்	காடு	4 1 18
6678	முத்துக்கண்டனகுளம்	பிளான இலக்கம் 1,500. சின்னச்செட்டி குளம். மரிசாலை தமிழாம்பிள்ளை	நெற்செய்கைக்கேற்ற காணி	9 2 25
3374	பனையவாடி	பிளான இலக்கம் 1,027. உடையாலூர். அ. செக்கீசங்க மாப் பாணா	நெற்செய்கைக்கேற்ற காணி	12 1 6
பிளான இலக்கம் 1,478.				
5331	கனகராயனகுளம்	—	துப்பரவுபண்ணினது	1 0 5
5332	ஓடி	—	ஓடி	0 3 37
5333	ஓடி	—	ஓடி	1 0 15
5334	ஓடி	—	ஓடி	0 3 39
5335	ஓடி	—	ஓடி	1 0 7
5336	ஓடி	—	ஓடி	1 0 0
5337	ஓடி	—	ஓடி	0 3 38
5338	ஓடி	—	ஓடி	0 3 33
5339	ஓடி	—	ஓடி	0 3 38
5352	ஓடி	—	ஓடி	1 0 4
5353	ஓடி	—	ஓடி	0 3 37
5354	ஓடி	—	ஓடி	1 0 14
5355	ஓடி	—	ஓடி	1 0 0
5356	ஓடி	—	ஓடி	1 0 6
5357	ஓடி	—	ஓடி	0 3 39
5358	ஓடி	—	ஓடி	0 3 39
5359	ஓடி	—	ஓடி	0 3 33
5360	ஓடி	—	ஓடி	0 3 39
5377	ஓடி	—	ஓடி	1 0 20
5378	ஓடி	—	ஓடி	1 1 0
5379	ஓடி	—	ஓடி	1 0 22
5380	ஓடி	—	ஓடி	1 0 3
5381	ஓடி	—	ஓடி	1 0 0
5382	ஓடி	—	ஓடி	0 3 36
5400	ஓடி	—	ஓடி	0 3 34
5401	ஓடி	—	ஓடி	1 0 4
5414	ஓடி	—	ஓடி	1 3 28
5415	ஓடி	—	ஓடி	1 0 2
5416	ஓடி	—	ஓடி	1 0 2
5417	ஓடி	—	ஓடி	1 0 4
பிளான இலக்கம் 958. மேல்பற்று.				
3075	துவரங்குளம்	கந்தன் கோணன்	நெற்செய்கைக்கேற்றது	5 1 36
3076	ஓடி	காசிநாதா முருகா	தோட்டமும் வீடுகளும்	0 2 19
பிளான இலக்கம் 1,022.				
3353	வேலன்குளம்	காளிவினாசி	தோட்டம்	0 0 10
3355	ஓடி	வாரிவேலன்	ஓடி	0 0 4
3358	ஓடி	ஓடி	துப்பரவுபண்ணியது	0 0 31
3359	ஓடி	காளியினாசி	ஓடி	0 1 10
பிளான இலக்கம் 1,074.				
3581	கோடாலிப்பறிச்சான	கயிலாயா உலசன	நெற்காணி	6 1 2
3582	ஓடி	ஓடி	தோட்டமும் வீடு	0 3 19
பிளான இலக்கம் 957.				
3067	பட்டிகுடியிருப்பு	கஜராமா தாமு	நெற்காணி	0 2 29



இல.	குறிச்சி.	கேள்விக்காரன பெயர்.	வீதம்.	வசூலர். அ. நூ. .
2702	ஒலுமடு	பிளான இலக்கம் 878. சோழர் வயிரமுத்து	நெற்செய்கைக்கேற்ற காணி	5 1 33
2690	நெடுங்கேணி	பிளான இலக்கம் 876. ஆறுமுகம் சங்காப்பிள்ளை	துப்பாவுபண்ணியது	0 3 11
5172	இராமியன்குளம்	பிளான இலக்கம் 1,447 பனங்காமம்.	வளவும் வீடுகளும்	0 3 32
5173	"	வீசோ வேலு	வெளியாக்கின காணி	0 3 38
5177	நெடுங்கேணி	பிளான இலக்கம் 1,451. சந்தா சிதம்பரி	வயல	9 2 29
5178	செடி	செடி	செடி	4 1 13
5190	சிறுடடிக்குளம்	பிளான இலக்கம் 1,460. குப்பையா ஆதமவாவா	காடு	1 1 26
5191	செடி	குப்பையா குளத்தை வாப்பு சிறுகாடு		2 1 13

தரிப்புவினை ஏக்கா ஒன்றுக்கு ரூபா 10.

அரசாட்சியாரால் கட்டப்பட்டிருக்கும் அல்லது கட்டப்படும் (குளங்களின் நயத்தைப்பெற்றுக் காண்க) ள் வருஷத்திற்கு ஒரு ரூபாய்க்கு மேற்படாத தண்ணீர் கொடுக்கவேண்டும்.

இந்தக்காணிகளைப் பற்றி வேறுகாரியங்க ளெல்லாம் சேவையா ஜெனரல் துரை அவர்களிடம் பெற்றுக் கொள்ளலாம், அற்பணவுக் கொந்திக்களைப்பற்றிய காரியங்களைல்லாம் வவுனிய உதவி ஏஜண்டித் துரை அவர்களிடத்தும் அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களின் து கட்டலை யின்படி,

ஈ. நோவெல் உவாககர்,

இராசாங்க லிசென்சர்.

## LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 969, s. P.

Colonial Secretary's Office,  
Colombo, February 8, 1898.

ON Thursday, April 14, 1898, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District of the Southern Province will put up to auction, at Hakmana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two hundred and two allotments of land situated in the Kaudaboda pattu of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
12981	Walasgalahena	Narawelpita	Amu, &c	0 0 27
12982	Do.	do.	do.	0 0 20
12983	Kaluwalagawamaditta	do.	Field	0 1 8
Preliminary plan 4,680.				
13394	Kongahagodahena or Kahatagahahena	Pottewela	Chena	2 1 28
13395	Kapudugawatta or Walakadawatta	do.	do.	1 3 11
13397	Wamparagahahena	do.	Citronella	3 3 0
13398	Do.	do.	do.	0 0 3
T 518	Maragahakoratuwa	do.	do.	1 1 11
Preliminary plan 4,744.				
13402	Nakuttiyehena	Radawela	Citronella	2 0 19
Preliminary plan 1,908.				
W 158	Bulathena	Hinipella	Citronella	2 1 20
Y 158	Muttetuwwatta	do.	Dewel garden	0 3 1
A 159	Talagahawatta	do.	Citronella	3 0 17
B 159	Walahena	do.	do.	1 0 0
C 159	Do.	do.	do.	1 1 5
D 159	Maligatennahena	do.	do.	1 0 19
E 159	Pallehawatta	do.	Dewel garden	1 3 29
G 159	Dikhenawatta	do.	do.	1 0 19
H 159	Do.	do.	Chena	2 0 34
L 159	Gamagemahawatta alias Tennahena	Diyadawa	Citronella	1 1 26
N 159	Giragoda alias Tennahena	do.	do.	2 3 29
X 159	Tennahena alias Galaviddeniya	Bamunumulla	do.	0 1 22
Y 159	Galaviddeniya alias Mahahena	do.	do.	0 2 21
Z 159	Do.	do.	do.	0 1 20
A 160	Narangaswattehena	do.	do.	0 3 27
Preliminary plan 1,825.				
E 141	Muttetukandewatta	Beragama	Cocoanut and citronella	2 3 39
4127	Muttetukandewela	do.	Swamp	0 3 0
G 141	Rangalagedewelwatta	do.	Garden	3 0 25
H 141	Benleyhena	do.	Citronella	2 0 0
L 141	Do.	do.	do.	0 2 15
N 141	Horagasmandiyahena	do.	do.	2 0 29

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 1,511.						
O 19	Amunagawahena	Beragama	Citronella	0	2	13
P 19	Welituduwehena	do.	do.	1	2	14
Q 19	Welituduwehena	do.	Garden	0	1	19
R 19	Eladegodahena	do.	Citronella	1	2	5
S 19	Galkoratuwehena	do.	do.	1	2	0
T 19	Galkoratuwehena	do.	Garden	0	3	25
U 19	Eladegodahena	do.	Citronella	0	3	31
243	Do.	do.	do.	0	1	18
V 19	Lindagawadeniya	do.	Field	0	0	32
W 19	Lindagawawatta	do.	Garden	1	1	14
X 19	Dole-egodahadeniya	do.	Field	0	1	37
Y 19	Watawalahena	do.	Abandoned citronella	8	3	37
Z 19	Talpadawaladeniya	do.	Deniya	3	0	39
244	Talpadawalahena, Magahena, and Vilaihalahena	do.	Citronella	16	1	14
A 20	Vilaihalahena	do.	do.	6	0	25
D 20	Bodeniya	do.	Field	1	0	33
F 20	Wahungewatta	do.	Garden	1	1	25
G 20	Dewelwatta	do.	do.	0	2	30
245	Dewelwattehenena	do.	Abandoned citronella	2	1	17
H 20	Do.	do.	do.	0	0	23
I 20	Marakkalayagehena	do.	Citronella	1	2	14
J 20	Do.	do.	Jungle	0	0	18
K 20	Kndagalawattehena	do.	Citronella	1	0	3
246	Udadolakoratuwa	do.	Jungle	0	0	36
L 20	Elhendeniya	do.	do.	0	1	8
247	Do.	do.	do.	0	2	25
A 21	Do.	do.	Cocoanuts	4	1	0
B 21	Do.	do.	Citronella	3	0	21
C 21	Do.	do.	do.	1	2	13
D 21	Amunagawakoratuwa	do.	Cocoanuts	0	1	9
H 21	Olumulla	do.	Field	2	0	21
I 21	Ihalawatta	do.	Garden	1	1	39
J 21	Do.	do.	Citronella	1	0	34
K 21	Olumullehena	do.	do.	2	1	34
M 21	Do.	do.	Jungle	1	2	33
N 21	Potdeniyehena	do.	Citronella	8	3	18
P 21	Potudeniya	do.	Field	2	1	13
248	Potudeniya	do.	Jak	0	3	23
Q 21	Do.	do.	Jungle	0	1	3
R 21	Kapurukoladeniya-atmaga	do.	do.	3	2	33
V 21	Elabodadeniyahena	do.	Garden	3	0	14
W 21	Yahaldeniya	do.	do.	0	2	19
X 21	Galketiya	do.	Jak	1	2	1
Y 21	Do.	do.	Abandoned citronella	1	0	6
L 21	Aturuwetiya	do.	Jungle	4	3	12
A 22	Aturuwetiya	do.	Field	0	1	7
B 22	Kataratumullehena	do.	Jungle	2	2	24
D 22	Medakuttiya	do.	Abandoned citronella	2	2	39
F 22	Kataratumullahena	do.	Jungle	0	3	32
249	Medakuttiya	do.	do.	1	1	10
I 22	Diganekumbura	do.	Field	1	0	34
Preliminary plan 3,182.						
7221	Oruwaketuhenakosgahamaditta	Pallewela	Suitable for paddy	0	0	17
Preliminary plan 4,721.						
13274	Kurunduwatteheniya	Mupawita	Field	0	3	25
13276	Panvilagehena	do.	Citronella	1	2	6
13277	Ampamulla-atmaga	do.	Jungle	5	3	17
R 496	Indigahadeniya	do.	Field	0	1	17
13278	Degodakanatta	do.	Jungle	14	0	0
S 496	Watayakumbura-atmaga	do.	Cocoanuts & few trees	0	0	22
T 496	Do.	do.	Ambalama ground	0	0	6
Preliminary plan 1,929.						
W 173	Bedigedarawatta	Maduwela	Citronella	2	3	20
4676	Dodangasarehena	do.	do.	1	1	36
Preliminary plan 4,756.						
13475	Gulugahahena	Denagama	Citronella	0	1	2
13476	Do.	do.	Chena	0	3	14
13477	Do.	do.	do.	0	1	30
13478	Do.	do.	do.	2	0	5
Preliminary plan 4,741.						
13389	Dematakossahena	Denagama	Jungle	0	0	22
13390	Do.	do.	do.	12	2	15
13391	Yabarakossahena	do.	do.	8	3	0
13392	Do.	do.	Citronella	1	2	1
13393	Do.	do.	do.	12	1	39
R 518	Paladiyadoladeniya	do.	Field	1	1	35
S 518	Horaketiya	do.	Deniya	0	0	16

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 4,743.					
V 518	Maditapahalawela	Denagama	Paddy field	0	0 25
W 518	Delgahadeniya	do.	do.	0	1 2
13399	Hinnarangahahena	do.	Old chena	2	1 35
13400	Do.	do.	do.	0	2 0
X 518	Dola or Galpotadeniya	do.	Paddy field	0	2 33
Y 518	Delgahahena	do.	Old jak and citronella	1	3 13
Z 518	Ambagahaliadda	do.	Paddy field	0	2 18
A 519	Tundoladeniya	do.	do.	0	1 33
B 519	Elaboda or Delgahahena	do.	Chena and citronella	2	1 30
C 519	Galpotta or Delgahahena	do.	do.	1	2 11
D 519	Diyaheliyagaha or Delgahahena	do.	do.	1	0 10
E 519	Egodahakoratuwa	do.	Old cocoanuts	2	1 4
F 519	Piniadda	do.	Paddy	0	0 14
G 519	Paragahadeniya Pahalakella	do.	do.	1	1 7
H 519	Paragahadeniya Ihalakella	do.	do.	0	3 2
13401	Diulgahahena	do.	Jak	1	0 16
I 519	Giganagedeniya	do.	Paddy field	0	3 0
J 519	Kosgahaliadda	do.	do.	0	1 19
K 519	Wendesikella	do.	do.	1	0 0
Preliminary plan 4,697.					
13133	*Boralagahahena and Mahahena	Kongala	Jungle	13	1 16
13134	Do.	do.	Citronella	0	1 23
13135	Narangahahena	do.	do.	2	0 0
J 492	Mullanakumbura	do.	Field	0	3 8
K 492	Nugehenadeniya	do.	do.	1	1 37
L 492	Puhukosgahadeniya	do.	do.	0	1 30
M 492	Mawatadeniya	do.	do.	1	2 20
13136	Hulagehena	do.	Citronella	0	1 4
13137	Do.	do.	Chena	0	0 34
13139	Do.	do.	do.	6	0 28
Preliminary plan 1,243.					
I 559	Pallabeddewatta	Dinagama	Jungle	0	2 21
J 559	Palledeniyawatta	do.	do.	2	1 1
Q 559	Kongahakoratuwa	do.	Citronella	0	3 32
9902	Bulugahahena	do.	Jungle	17	3 16
R 559	Bulugahahenakanattekoratuwa	do.	Jak and coconut	0	3 21
S 559	Bulugahahena	do.	Jungle	1	1 16
9905	Do.	do.	do.	6	2 17
9906	Do.	do.	Abandoned citronella	1	1 37
Preliminary plan 4,755.					
13473	Darandahena	Pananwila	Chena	2	1 21
13474	Do.	do.	do.	4	1 6
Preliminary plan 4,748.					
13421	Dangaha or Mirissahena	Badabedda	Old chena	3	3 11
13422	Dangaha or Pinnamadiyahena	do.	do.	4	1 13
13423	Muttetuhena	Pananwila	Chena	1	2 22
13424	Muttetuhena or Meddayahena	do.	do.	2	0 0
13425	Meddayahena	do.	do.	1	1 20
13426	Walakadawatta	do.	Citronella	0	2 37
L 519	Walakadawattadeniya	do.	Paddy	0	2 22
13427	Nayawetunugalahena	do.	Citronella	0	2 16
13428	Do.	do.	Chena	0	2 22
13429	Meddayahena	do.	do.	1	0 6
13430	Dangahahena	do.	Old chena	4	0 12
13431	Hampalandagahahena	do.	do.	3	2 17
13432	Koswattehena	do.	do.	1	1 34
13433	Kongahahena	do.	do.	1	3 11
M 519	Mahawatta	do.	Old cocoanuts	3	0 5
13434	Tennahena	do.	Old chena	2	0 38
13435	Nugahena or Angunawelamandiya	do.	do.	1	3 23
13436	Kankanange Tennapitahena or Nugahena	do.	do.	1	1 35
13437	Hangaramahena	do.	do.	5	0 32
Preliminary plan 4,747.					
13413	Gallindahena	Pananwila	Chena with citronella	4	0 23
13414	Pambokkagehena	do.	Chena	2	3 15
13415	Kapukoratuwa	do.	do.	0	3 0
13416	Do.	do.	Old chena	0	2 29
13417	Yondehigahahena	do.	Citronella	1	2 25
13418	Do.	do.	Chena	1	0 18
13419	Do.	do.	Chena	0	1 28
Preliminary plan 2,099.					
S 225	Moragasarehena	Belpamulla	Citronella	0	2 14
T 225	Dolehena	do.	do.	0	1 19
U 225	Do.	do.	do.	1	2 8
V 225	Wellappuligewatta	do.	do.	1	2 15
W 225	Dolehena	do.	do.	0	2 6

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
X 225	Galketiyahena	Belpamulla	Citronella	1 2 12
2667	Do.	do.	Chena	0 1 4
Preliminary plan 2,166.				
T 239	Bogahahena	Wipotaira	Chena	4 3 12
U 239	Galpottchena	do.	do.	2 0 11
V 239	Dunumadalagahahena	do.	do.	2 3 32
W 239	Galpottchena	do.	Cocoanut garden	0 2 20
Y 239	Dewelhena	do.	Chena	3 1 18
A 240	Wandakomehena	Denagama	do.	7 2 5
I 240	Ihalagodagehena;	do.	do.	2 0 6
Preliminary plan 2,147.				
A 237	Julgahahena	Denagawa	Cocoanut	1 3 13
H 237	Mahagodahena	do.	Cleared chena	1 3 15
I 237	Do.	do.	do.	2 1 21
J 237	Do.	do.	Cocoanut	0 0 38
P 237	Mahamilihena	do.	Chena	2 1 27
Q 237	Do.	do.	do.	1 0 34
S 237	Koskabalehena	do.	Citronella	1 1 37
T 237	Do.	do.	Part citronella, part chena	2 0 11
V 237	Nugahahena	do.	Citronella	0 2 17
W 237	Boraluketiyahena	do.	do.	2 0 0
Preliminary plan 2,136.				
M 233	Ittewelahena	Narawelpita	Citronella	1 1 7
Q 233	Hingurehena	Murutamura	Chena	3 1 23
R 233	Higgahahena	do.	do.	2 3 29
S 233	Ilukketiyahena	do.	Chena and jak	3 3 21
Preliminary plan 4,631.				
12796	Nakuttiyehena	Bamunugama	Garden	1 2 25
Preliminary plan 4,664.				
12916	Niyandagamayagodahena	Kebiliyapola	Chena	2 0 18
12917	Do.	do.	Kos plantation	0 2 18
Preliminary plan 4,527.				
12429	Bulugahahena	Kongala	Citronella	0
Preliminary plan 4,808.				
13692	Horahahena	Karatota	Chena	0 2 34
13693	Welikahaketiya	do.	do.	1 2 0
13694	Do.	do.	do.	1 3 31

Upset price,—Rs. 10 on lots of one acre or less and Rs. 20 on all lots over one acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

E. NOEL WALKER,  
Colonial Secretary.

No. 969, S. P.

වම 1898 ක්වූ පෙබරවාරි මස 8 වෙනි දින කොළඹ

වගසෙකුකාරිස්ථානයන්සේසේ කන්දෝරුවේදීය.

දකුණු දිසාවේ මාතර උපළාත් කන්දෝරුවේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1898 ක්වූ අප්‍රේල් මස 14 වෙනි දින දවල් 12ට සක්මන නානායකමේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ කන්දෝරුවේ පිහිටාතිබෙන බිම් කැබලි 202.  
සිතියම 4,680.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහක. අ. රු. ප.
12981	වලස්ගලහේන	තරවැල්ලිව	අවු සහ තවත්	0 0 27
12982	එම	එම	එම	0 0 20
12983	කළුචලගාමාමහින්ද	එම	කුඹුර	0 1 8
සිතියම 4,742.				
13394	කෝන්ගහගොඩහේන නොහොත් කහටගහහේන	පොත්තේවෙල	හේන	2 1 28
13395	කපුදුවවත්ත නොහොත් වලකඩවත්ත	එම	එම	1 3 11
13397	වම්පරගහහේන	එම	පැහිරි	3 3 0
13398	එම	එම	එම	0 0 3
T 518	මාරුගහකොරවුව	එම	එම	1 1 11
සිතියම 4,744.				
73402	නාකුච්චියේ හේන	රදුවෙල	එම	2 0 19
සිතියම 1,908.				
W158	මුලුත්තේන	හිතියාල්ල	පැහිරි	2 1 20
Y 158	මුත්තෙච්චුවත්ත	එම	දිවෙල්වත්ත	0 3 1

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහක. අ. රු. ප.
A 159	තලකහවත්ත	කිකිපැල්ල	පැහිරි	3 0 17
B 159	වලසේන	එම	එම	1 0 0
C 159	එම	එම	එම	1 1 5
D 159	මාලිගාතැන්කේසේන	එම	එම	1 0 19
E 159	පල්ලෙකාවත්ත	එම	දිවෙල්වත්ත	1 3 29
G 159	දික්සේනවත්ත	එම	එම	1 0 19
H 159	එම	එම	සේන	2 0 34
I 159	ගමසේමහවත්ත නොහොත් තැන්කේ සේන	දියදුව	පැහිරි	1 1 26
N 159	ගිරගොඩ නොහොත් තැන්කේ සේන	එම	එම	2 3 29
X 159	තැන්කේසේන නොහොත් ගල පිද්දෙනිය	බමුනුමුල්ල	එම	0 1 22
Y 159	ගලපිද්දෙනිය නොහොත් මහසේන	එම	එම	0 2 21
Z 159	එම	එම	එම	0 1 20
A 160	නාරත්තස්වත්තේසේන	එම	එම	0 3 27
සිතියම 1,825.				
E 141	මුත්තෙට්ටුකන්දේ වත්ත	බැරගම	පොල් සහ පැහිරි	2 3 39
4127	මුත්තෙට්ටුකන්දේ වෙල	එම	මඩවගුර	0 3 0
G 141	රත්ගලගේ දිවෙල් වත්ත	එම	ඉඩම	3 0 25
H 141	බැවිලේ සේන	එම	පැහිරි	2 0 0
I 141	එම	එම	එම	0 2 15
N 141	ගොරගස්මත්තියේ සේන	එම	එම	2 0 29
සිතියම 1,511.				
O 19	අමුතභාවාසේන	බැරගම	පැහිරි	0 2 13
P 19	වැලිතුඩුවේ සේන	එම	එම	1 2 14
Q 19	වැලිතුඩුවේ වත්ත	එම	ඉඩම	0 1 19
R 19	ඇලදෙගොඩ සේන	එම	පැහිරි	1 2 5
S 19	ගල්කොරටුවේ වත්ත සේන	එම	එම	1 2 0
T 19	ගල්කොරටුවේ වත්ත	එම	ඉඩම	0 3 25
U 19	ඇලදෙගොඩ සේන	එම	පැහිරි	0 3 31
243	එම	එම	එම	0 1 18
V 19	ලීදභාවාදෙනිය	එම	කුඹුර	0 0 32
W 19	ලීදභාවාවත්ත	එම	ඉඩම	1 1 14
X 19	දොලේ එගොඩග දෙනිය	එම	කුඹුර	0 1 37
Y 19	වටවල සේන	එම	අත්ඇරුන පැහිරි	8 3 37
Z 19	තල්පාදිවෙල් දෙනිය	එම	දෙනිය	3 0 39
244	තල්පාදිවල සේන, මහසේන සහ විලඉහල සේන	එම	පැහිරි	16 1 14
A 20	විලඉහල සේන	එම	එම	6 0 25
D 20	බුදෙනිය	එම	කුඹුර	1 0 33
F 20	වාහුන්සේ වත්ත	එම	ඉඩම	1 1 25
G 20	දිවෙල් වත්ත	එම	එම	0 2 30
245	දිවෙල්වත්ත සේන	එම	අත්ඇරුන පැහිරි	2 1 17
H 20	එම	එම	එම	0 0 23
I 20	මරක්කලසාගේ සේන	එම	පැහිරි	1 2 14
J 20	එම	එම	කැලාව	0 0 18
K 20	කුඩාගලවත්තේ සේන	එම	පැහිරි	1 0 3
246	උඩදෙල කොරටුව	එම	කැලාව	0 0 36
L 20	ඇල්සේන්දෙනියේ සේන	එම	කැලාව	0 1 8
247	එම	එම	එම	0 2 25
සිතියම 1,511.				
A 21	ඇල්සේන්දෙනියසේන	බැරගම	පොල්	4 1 0
B 21	එම	එම	පැහිරි	3 0 21
C 21	එම	එම	එම	1 2 13
D 21	අමුතභාවාකොරටුව	එම	පොල්	0 1 9
H 21	මිඵමුල්ල	එම	කුඹුර	2 0 21
I 21	ඉහලවත්ත	එම	ඉඩම	1 1 39
J 21	එම	එම	පැහිරි	1 0 34
K 21	මිඵමුල්ලේසේන	එම	එම	2 1 34
M 21	එම	එම	කැලාව	1 2 38
N 21	පොත්දෙනියේ සේන	එම	පැහිරි	8 3 18
P 21	පොතුදෙනිය	එම	කුඹුර	2 1 13
248	පොතුදෙනියේ සේන	එම	කොස්	0 3 23
Q 21	එම	එම	කැලේ	0 1 3
R 21	කපුරුකොලදෙනිය අත්මග	එම	එම	3 2 38
V 21	ඇලබොඩදෙනියේ සේන	එම	ඉඩම	3 0 14
W 21	ගහල්දෙනියේ වත්ත	එම	එම	0 2 19
X 21	ගල්කැටියේ සේන	එම	කොස්	1 2 1
Y 21	එම	එම	අත්ඇරුන පැහිරි	1 0 6

නො.	ඉඩමේ නම.	ගම.	අක්ෂර.	මහත.
				අ. රු. ප.
L 21	අතුරුමැව්වේ හේන	බැරගම	කැලාව	4 3 12
A 22	අතුරුමැව්වේ හේන දෙකිය	එම	කුඹුර	0 1 7
B 22	කටරතුමුල්ලේ හේන	එම	කැලාව	2 2 24
D 22	මැදකුට්ටිවේ හේන	එම	අක්ෂර	2 2 39
F 22	කටරතුමුල්ලේ හේන	එම	කැලාව	0 3 32
249	මැදකුට්ටිවේ හේන	එම	එම	1 1 10
I 22	දිගවේ කුඹුර	එම	කුඹුර	1 0 34
		සිතියම 3,182.		
7221	මරුවකෙටුප්පේන කොස්ගහ මහින්ත	පල්ලාවෙල සිතියම 4,721.	පියට පුදුසු බිම	0 0 17
13274	කුරුඳුවත්ත දෙකිය	මුපාට්ට	කුඹුර	0 3 25
13276	පත්විලවේ හේන	එම	පැහිරි	1 2 6
13277	අම්පාමුල්ල අත්මග	එම	කැලාව	5 3 17
R 496	ඉදිගහදෙකිය	එම	කුඹුර	0 1 17
13278	දෙගොඩකනත්ත	එම	කැලාව	14 0 0
S 496	වටසාකුඹුර අත්මග	එම	පොල් සහ වෙනත් ගස්	0 0 22
T 496	එම	එම	අම්බලමබිම	0 0 6
		සිතියම 1,929.		
W173	බැදිගෙදරවත්ත	මාදුවෙල	පැහිරි	2 3 20
4676	දිදත්තස්ආරේ හේන	එම	එම	1 1 36
		සිතියම 4,756.		
13475	ඉළගහහේන	දෙකගම	පැහිරි	0 1 2
13476	එම	එම	හේන	0 3 14
13477	එම	එම	එම	0 1 30
13478	එම	එම	එම	2 0 5
		සිතියම 4,741.		
13389	දෙමටකොස්ස හේන	දෙකගම	කැලාව	0 0 22
13390	එම	එම	එම	12 2 15
13391	යබරකොස්ස හේන	එම	එම	8 3 0
13392	එම	එම	පැහිරි	1 2 1
13393	එම	එම	එම	12 1 39
R 518	පලදිගදෙල දෙකිය	එම	කුඹුර	1 1 35
S 518	ගොරකැට්ටිවේ දෙකිය	එම	දෙකිය	0 0 16
		සිතියම 4,743.		
V 518	මහිනපහලවෙල	දෙකගම	කුඹුර	0 0 25
W518	දෙල්ගහ දෙකිය	එම	එම	0 1 2
13399	හිත්තාරත්ත හේන	එම	පරන හේන	2 1 35
13400	එම	එම	එම	0 2 0
X 518	දෙල නොහොත් ගල්පොත දෙකිය	එම	කුඹුර	0 2 33
Y 518	දෙල්ගහහේන	එම	පරනකොස් සහ පැහිරි	1 3 13
Z 518	අඹගහ ලියැද්ද	එම	කුඹුර	0 2 18
A 519	කුන්දෙල දෙකිය	එම	එම	0 1 33
B 519	ඇලබොඩ නොහොත් දෙල්ගහ හේන	එම	හේන සහ පැහිරි	2 1 30
C 519	ගල්පොත්ත නොහොත් දෙල්ගහහේන	එම	එම	1 2 11
D 519	දිගහැලියාගහ නොහොත් දෙල්ගහහේන	එම	එම	1 0 10
E 519	එගොඩක කොරවුව	එම	පරනපොල්	2 1 4
F 519	පිත්ලියැද්ද	එම	පී	0 0 14
G 519	පරගහදෙකිය පහලකැල්ල	එම	එම	1 1 7
H 519	පරගහදෙකිය ඉහලකැල්ල	එම	එම	0 3 2
		සිතියම 4,743.		
13401	දිලිල්ගහහේන	දෙකගම	කොස්මැව්ල්ල	1 0 16
I 519	හිගහවේදෙකිය	එම	කුඹුර	0 3 0
J 519	කොහිගහලියැද්ද	එම	එම	0 1 19
K 519	වෙත්දේසිකැල්ල	එම	එම	1 0 0
		සිතියම 4,697.		
13133	බොරලගේ හේන සහ මහහේන	කෝත්තල	කැලාව	10 1 16
13134	එම	එම	පැහිරි	0 1 23
13135	තාරත්තහහේන	එම	එම	2 0 0
J 492	මුලනකුඹුර	එම	කුඹුර	0 3 8
K 492	නුගේහේන දෙකිය	එම	එම	1 1 37
L 492	පුහුකොස්ගහදෙකිය	එම	එම	0 1 30
M 492	මාවතදෙකිය	එම	එම	1 2 20
13136	හීලගේවත්ත	එම	පැහිරි	0 1 4
13137	එම	එම	හේන	0 0 34
		සිතියම 4,697.		
13139	හීලගේහේන	කෝත්තල සිතියම 1,243.	හේන	6 0 28
I 559	පල්ලේබැද්දේ වත්ත	දෙකගම	කැලාව	0 2 21
J 559	පල්ලේදෙකියවත්ත	එම	එම	2 1 1

නො.	ද්‍රව්‍ය නම.	ගම.	අන්දම.	මහත. අ. රු. ප.
Q 559	කෝන්තකකොරවුව	දෙනගම	පැහිරි	0 3 32
9902	බුළුගහගේන	එම	කැලැව	17 3 6
R 559	බුළුගහගේන කනක්කකොරවුව	එම	කැලැව සහ පොල්	0 3 21
S 599	බුළුගහගේන	එම	කැලැව	1 1 16
9905	එම	එම	එම	6 2 17
9906	එම	එම	අන්දැරුන පැහිර	1 1 37
13473	දරුත්තියේන	සිතියම 4,755. පනත්වෙල	සේන	2 1 21
13474	එම	එම	එම	4 1 6
13421	දන්ගහ නොහොත් මිරිස්ස ගේන	බඩබැඳ්ද	පරන සේන	3 3 11
13422	දන්ගහ නොහොත් පිත්තමත් සිංග ගේන	එම	එම	4 1 13
13423	මුත්තෙව්වුගේන	පනත්වෙල	සේන	1 2 22
13424	මුත්තෙව්වුගේන නොහොත් මැද්දොගේන	එම	එම	2 0 0
13425	මැද්දොගේන	එම	එම	1 1 20
13426	වලකඩවත්ත	එම	පැහිරි	0 2 37
L 519	වලකඩවත්ත දෙකීස	එම	වී	0 2 22
13427	තොට්ටුකුලගේන	එම	පැහිරි	0 2 16
13428	එම	එම	සේන	0 2 22
13429	මැද්දොගේන	එම	එම	1 0 6
13430	දන්ගහගේන	එම	පරන සේන	4 0 12
13431	ගම්පලදොගේන	එම	එම	3 2 17
13432	කොස්වත්තේ සේන	එම	එම	1 1 34
13433	කෝන්තකගේන	එම	එම	1 3 11
M 519	මහාවත්ත	එම	පරන පොල්	3 0 5
13434	කැන්තසේන	එම	පරන සේන	2 0 38
13435	නුගගේන නොහොත් අඟුනවැල් මත්සිං	එම	එම	1 3 25
13436	කෝන්තකත්තේ කැන්තපිට සේන නොහොත් නුගගේන	එම	එම	1 1 35
13437	ගන්ගරමගේන	එම	එම	5 0 32
13413	ගල්ලිදගේන	සිතියම 4,747. පනත්වෙල	පැහිරි සහ සේන	4 0 23
13414	පත්තොක්කගේ සේන	එම	සේන	2 3 15
13415	කපුකොරවුව	එම	එම	0 3 0
13416	එම	එම	පරන සේන	0 2 29
13417	යොන්දෙහිගහගේන	එම	පැහිරි	1 2 25
13418	එම	එම	සේන	1 0 18
13419	එම	එම	සේන	0 1 28
S 225	මොරගස්ආරේ සේන	සිතියම 2,099. බෙල්පාමුල්ල	පැහිරි	0 2 14
T 225	දෙලේ සේන	එම	එම	0 1 19
U 225	එම	එම	එම	1 2 8
V 225	වෙල්ලප්පුලිගේ වත්ත	එම	එම	1 2 15
W 225	දෙලේ සේන	එම	එම	0 2 6
X 225	ගල්කැටිය සේන	එම	එම	1 2 12
2667	එම	එම	සේන	0 1 4
T 239	බෝගගහගේන	සිතියම 2,166. වේපොකඳුර	සේන	4 3 12
U 239	ගල්පොත්තේ සේන	එම	එම	2 0 11
V 239	දුනුමඩලාගහ සේන	එම	එම	2 3 32
W 239	ගල්පොත්තේ සේන	එම	පොල්වත්ත	0 2 20
Y 239	දිවෙල් සේන	එම	සේන	3 1 18
A 240	වන්දකොමේ සේන	දෙනගම	එම	7 2 5
I 240	තලගොඩගේ සේන	එම	එම	2 0 6
A 237	ජුල්ගහගේන	සිතියම 2,147. දෙනගම	පොල්	1 3 13
H 237	මහගොඩ සේන	එම	එළිකල සේන	1 3 15
I 237	එම	එම	එම	2 1 21
J 237	එම	එම	පොල්	0 0 38
P 237	මහමිලිලේ සේන	එම	සේන	2 1 27
Q 237	එම	එම	එම	1 0 34
S 237	කොස්කඩලේ සේන	එම	පැහිරි	1 1 29
T 237	එම	එම	පැහිරි සහ සේන	2 0 11
V 237	නුගගහගේන	එම	පැහිරි	0 2 17
W 237	බොරළුකැටිය සේන	එම	පැහිරි	2 0 0

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මගක. අ. රු. ප.
M 233	ඉත්තවල හේන	සිතියම 2,136.	පැහිරි	1 1 7
Q 233	කිතුරේ හේන	නරවැල්පිට	හේන	3 1 23
R 233	කික්කහහේන	මුරුකාමුරේ	එම	2 3 29
S 233	ඉළක්කාරිය හේන	එම	හේන සහ කැමල්	3 3 21
12796	නාකුච්චියේ හේන	සිතියම 4,631.	ඉඩම	1 2 25
		බමුනුගම		
12916	නියදගමයාගොඩහේන	සිතියම 4,664.	හේන	2 0 18
12917	එම	කැබ්ලියාපොල	කොස්වැව්ල	0 2 18
		එම		
12429	මුළුගහහේන	සිතියම 4,527.	පැහිරි	0 1 33
		කෝන්ගල		
		සිතියම 4,808.		
43692	කොරගහහේන	කරතොට	හේන	0 2 34
43693	වැලිකහකැරිය	එම	එම	1 2 0
13694	එම	එම	එම	1 3 31

අත්කරගතව වැඩි විමකැබෙල්ලක්—අත්කරගත මිල රුපියල් විස්ස බැගින්ද, අත්කරගතව අඩු හෝ අත්කරගත කැබෙල්ලක් රුපියල් දහය බැගින්ද.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරුලුත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ මාතර ආණ්ඩුවේ උපද්වන්තරුත්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,  
 ජ. නොඑල් වාකර,  
 මහසෙනෙකාරීජ එම්.හ.

No. 970, s. p. Colonial Secretary's Office,  
 Colombo, February 8, 1898.

ON Tuesday, March 22, 1898, at noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Ninty-five allotments of land situated in the Wellaboda, Gangaboda, Talpe, and Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Upset Price	
					Extent.	per Acre.
13646	Parapebedda	Crown	Crown	Forest	24 3 7	100
Wellaboda pattu.						
Preliminary plan 4,799.—Metiwila.						
13960	Kosgahagoipola Udumulle-	Crown	Crown	Deniya	0 0 21	10
13961	deniya Kosgahagoipolamaina	do.	do.	Garden	0 1 6	50
Preliminary plan 4,712.—Ronnaduwa.						
13234	Ronnaduwatta	Crown	P. E. Endris Bala	Chena	0 2 2	50
13236	Do.	do.	Appu	do.	0 2 7	50
13237	Do.	do.	M. Baba Appu			
			P. E. Endris Bala	Garden	0 0 17	50
			Appu	Chena	1 0 7	50
13238	Do.	do.	do.	Garden	0 0 10	50
13239	Do.	do.	M. Baba Appu	Chena	0 0 17	50
13240	Do.	do.	S. Oderis			
13241	Do.	do.	P. Purenis and others	Garden	0 0 37	50
Gangaboda pattu.						
Preliminary plan 2,614.—Urala.						
4820	Hantagedarawilagoda	R. Bastian	Crown	Garden	0 0 20	10
4821	Do.	do.	do.	Jungle	2 0 0	10
4822	Do.	do.	do.	do.	1 0 12	10
Preliminary plan 2,879.—Unanwitiya.						
5834	Haldollakanattawatta	Crown	Crown	Garden	0 1 19	10
Q 260	Haldollawatta	do.	do.	do.	0 2 13	10
5840	Wakolagaladeniyagoda	M. Thevis de Silva	do.	do.	1 1 12	10
5843	Mahadelheleduwa	D. G. Siman Silva	do.	do.	0 2 10	10
5845	Walallagoda	D. O. de Silva	do.	do.	10 1 20	10
R 260	Do.	W. D. S. Suriya Arachchi	do.	Jungle	0 0 30	10



Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Upset Price			
					Extent. per Acre.		Rs.	
					A.	R.	P.	
5846	Walallagoda	D. C. de Silva	Crown	Garden	0	2	30	10
5847	Kirigonaduwa	—	do.	Jungle	0	2	12	10
5848	Do.	T. D. S.	do.	Garden	0	1	39	10
5852	Hinpanwilagodellawatta	J. P. Suriya Arachchi	do.	Planted	0	3	8	10
5853	Do.	do.	do.	do.	1	1	22	10
		Talpe pattu.						
		Preliminary plan 4,845.—Angulugaha.						
13808	Nugahena or Yakdehiye-gulana	Crown	Crown	Jungle	1	2	36	30
		Preliminary plan 4,632.—Addarawellhena.						
12799	Hengalabedda	K. W. Karolis	Crown	Jungle	28	1	6	40
		Preliminary plan 4,633.—Andugoda.						
S 490	Nugehenewatta <i>alias</i> Awariahenadakunubasawilbedde	Crown	L. J. Gunasekara and another	Recently cleared chena	15	1	16	40
		Preliminary plan 4,807.—Paragoda.						
Z 533	Gonatipolabedda	Crown	M. D. Dines	Cleared land	5	1	6	15
A 534	Gonatipolabedda or Ketalagahawatta	do.	do.	Garden	4	1	19	10
B 534	Koranpittedeniya	do.	do.	Field	0	2	28	16
C 534	Gonatipolabedda	do.	do.	Jungle	7	3	12	10
D 534	Gonatipolahenakoratuwa	do.	do.	Land planted with yams	1	0	12	10
E 534	Gonatipolawatta	do.	do.	Chena	0	1	2	10
		Preliminary plan 4,657.—Paragoda.						
12882	Talgaslangawatteowita	Crown	K. H. Hendrick and others	Field	0	0	8	50
12883	Talgaslangawatta	do.	do.	Jungle	0	0	37	50
12886	Batagodakanda	do.	Crown	do.	54	2	0	50
12887	Badagiriadeniya	do.	do.	Field	0	0	6	50
12888	Migahakanatta	do.	M. Lewis and another	Garden	0	0	9	50
12899	Bandaralagedeniya	do.	M. Lewis	Field	0	0	23	50
12890	Battagoda <i>v. a</i> tta	do.	H. Seadoris and others	Garden	0	0	7	50
12893	Battagodakanda	A. B. Wijetunga, Vidane Arachchi	Crown	Jungle	0	0	6	50
		Preliminary plan 2,269.—Walpola.						
3313	Kekatiyehenadeniyaowita	Crown	Crown	Owita	0	1	25	20
3315	Kekatiyehenadeniya	do.	do.	Deniya	1	2	21	20
3316	Do.	do.	do.	do.	2	0	23	20
3317	Do.	do.	do.	do.	2	3	3	20
3318	Do.	do.	do.	do.	1	3	11	20
		Preliminary plan 2,668.—Beruagoda, Polpogoda, and Walawe.						
5018	Nadaduwa	D. L. Don Andris	Crown	Jungle	1	3	22	10
5020	Puwakgahabedda-addaraduwa	A. D. Samarawickrema	do.	do.	4	3	39	10
5021	Metipitiyakanatta	S. D. Samarawickrema	do.	do.	1	2	3	10
5022	Do.	do.	do.	do.	3	0	26	10
5023	Getagorakagaha-addaraduwa	H. Siman	do.	do.	1	3	30	10
5024	Kampothagahaliaddaduwa	A. S. Samarawickrema	do.	do.	1	2	20	10
5025	Wagahadeniya-addarakanatta	do.	do.	do.	1	2	32	10
5026	Bakmigahabedda-addaraduwa	do.	do.	do.	2	2	24	10
		Preliminary plan 2,287.—Kombala and Imaduwa.						
3352	Bandaragamegoda	W. P. Don Dines	Crown	Owita	0	1	19	10
3353	Wekandabedda	do.	do.	Field	1	2	5	10
3355	Kosgahadeniya	T. PUNCHIBABA	do.	do.	0	1	11	10
		Preliminary plan 2,293.—Kombala.						
I 245	Halkurugewatta-addaragoda	E. K. Pedris	D. C. de Silva	Jungle	2	1	21	10
		Preliminary plan 2,298.—Angulugaha.						
3455	Attalahena	D. Caro	Crown	Jungle	1	2	33	10
3456	Do.	D. D. de Silva	do.	do.	1	3	33	10
		Preliminary plan 3,845.—Kalahe.						
9474	Ranwelagalekandekele	A. Tepanis	Crown	Jungle	0	3	32	10
9475	Kalabyawatta	do.	do.	do.	0	0	15	10
9476	Udumullebedda	D. Arnolis	do.	do.	1	1	17	10
9477	Do.	do.	do.	do.	0	2	1	10
9478	Kitulgalaudumullekumbura	do.	do.	do.	0	1	31	10
9479	Udumullewatta	do.	do.	do.	0	0	15	10
		Preliminary plan 4,257.						
11135	Dematagaspe	P. Babun	Crown	Jungle	0	1	25	30
11136	Julankanda	D. Louis	do.	do.	3	3	0	30

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
					A.	R. P.	
Preliminary plan 3,301.—Galtuduwa.							
7642	Panukaraltudua-addara-watta	Crown	Crown	Garden	1	0 39	10
7643	Do.	do.	do.	do.	1	2 7	10
7644	Do.	do.	do.	do.	1	2 9	10
7645	Panukaraltudua-addarawela	do.	do.	do.	0	0 27	10
Preliminary plan 3,129.—Kosgodapalukanatta.							
7045	Ettotuwakumbura	—	Crown	Field	0	0 37	10
7046	Do.	—	do.	do.	0	0 36	10
7047	Do.	—	do.	do.	0	0 16	10
7048	Kachidigeudumulla	—	do.	do.	0	1 20	10
7049	Do.	—	do.	do.	0	0 23	10
7052	Lewakumburaudumulla	—	do.	do.	0	0 33	10
7054	Do.	—	do.	do.	0	0 33	10
7055	Lewakumburaudumulla	—	Crown	Field	0	0 23	10
7056	Ansadaskinigodakele	—	do.	do.	0	1 11	10
7058	Boralukatiyamatawela	—	do.	Jungle	2	3 27	10
7062	Do.	—	do.	do.	0	0 17	10
7063	Boralukatiyakandewela	—	do.	do.	0	1 26	10
7064	Do.	—	do.	do.	0	2 7	10
7071	Lewakumbura	—	C. A. de Silva	Field	2	0 9	10
Preliminary plan 4,774.—Yalagama, Kaikawala.							
13513	Wallayahenakele	P. A. Don Samuel	Crown	Jungle	23	1 32	50
13514	Do.	Appu do.	do.	Chena	0	2 20	50
Preliminary plan 2,974.—Marumulla.							
6414	Marumullekele	Crown	Crown	Jungle	3	1 20	—
6415	Do.	do.	do.	do.	3	1 14	—
6416	Do.	do.	do.	do.	3	3 0	—
6417	Do.	do.	do.	do.	4	0 36	—
6418	Do.	do.	do.	do.	5	1 0	—
6421	Do.	do.	do.	do.	6	0 26	—
6422	Do.	do.	do.	do.	5	3 18	—

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,  
E. NOEL WALKER,  
Colonial Secretary

No. 970, s. P.

වර්ෂ 1898 ක්වූ පෙබරවාරි මස 8 වෙනි දින කොළඹ

මහසඳුකාරිඋත්තාත්තේ කන්තෝරුවේදී.

දකුණුදිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋත්තාත්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වර්ෂ 1898 ක්වූ මාර්තු මස 22 වෙනි අඟහරුවාද දවැලව යාල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ යාඵ පලාතේ වැල්ලඹඩ, ගහඹඩ සහ තල්ලේපත්තුවේ පිහිටාතිබෙන මිනි කැබෙලි.

සිතියම 4,799. මැලිවල. අයිතියම කියන්නා—රජසත්කක.

අක්කර මහක. පසමිල. රු.

කො.	ඉඩමේ නම.	ඉල්ඵම්කාරයා.	අන්දම.	අ. රු. ප.	රු.
13646	පරපෙ බැද්ද අකකරකක් රුපියල් 100.	රජසත්කක	බැද්ද	24	3 7 100
සිතියම 4,878. ගොඩගම.					
13960	කොස්ගහගොයපලේ උඩුමුල්ලේ දෙකිය	රජසත්කක	දෙකිය	0	0 21 10
13961	කොස්ගහගොයපලේ මාඉම	එම	වත්ක	0	1 6 50
13234	සිතියම 4,712. රොත්තද්දුව. අයිතියම කියන්නා—පී. ඊ. එන්දිරිස් බාලප්පු. රොත්තත්දුව වත්ක	රජසත්කක	හේක	0	2 2 50
13236	එම	අයිතියම කියන්නා—ඇම්. බබප්පු. රජසත්කක	එම	0	2 7 50
13237	එම	අයිතියම කියන්නා—පී. ඉන්දිරිස් බාලප්පු. එම	වත්ක	0	0 17 50
13238	එම	එම	හේක	1	0 7 50
13239	එම	අයිතියම කියන්නා—ඇම්. බබප්පු. රජසත්කක	වත්ක	0	0 10 50
13240	එම	අයිතියම කියන්නා—ඇස්. මිදිස්. රජසත්කක	හේක	0	0 17 50

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. රු. ප.	අක්කර ගක මිල. රු.
13241	එම	අයිතිකම් කියත්තා—පී. පුරෝනිස් සහ තවත් අය.	රුපසත්තක වත්ත	0 0 37	50
4820	සිතියම 2,614. ගත්තගෙදරවිලගොඩ	උරල. අයිතිකම් කියත්තා—රුපසත්තක.	ආර්. බස්නියන් වත්ත	0 0 20	10
4821	එම	එම	කැලේ එම	2 0 0	10
4822	එම	එම	එම	1 0 12	10
5834	සිතියම 2,879. උනගවිවස. ගල්දෙල්ලකනත්ත වත්ත	පේ. පී. සුරිආරච්චි	වවාපු ඉඩම	0 1 19	10
Q 260	ගල්දෙල්ලවත්ත	එම	වවලා	0 2 13	10
5840	එම	එම	වත්ත	1 1 12	10
5842	මහදෙල්ලාලදුව	සී. පේ. සිමන් සිල්වා	කැලේ	2 3 2	10
5843	මහදෙල්ලාලදුව	සී. පේ. සිමන් සිල්වා	වත්ත	0 2 10	10
5845	වලල්ලගොඩ	සී. සී. සී. සිල්වා	එම	10 1 20	10
R 260	එම	ආත්. සී. සිල්වා සුරිආරච්චි	වත්ත	0 0 30	10
5846	වලල්ලගොඩ	සී. සී. සී. සිල්වා	එම	0 2 30	10
5847	කිරිගෝනදුව	—	කැලේ	0 2 12	10
5848	එම	පී. ඕ. ආස්.	වත්ත	0 1 39	10
5852	සීත්තපත්විලගොඩැල්ල වත්ත	පේ. පී. සුරිආරච්චි	වවලා	0 3 8	10
5853	එම	එම	—	1 1 22	10
13808	හුගසේන නොනොන් සත් දෙහියෙ ගලාන	සිතියම 4,845. අත්ගුඵගහ.	රුපසත්තක කැලේ	1 2 36	30
12799	හෙත්ගලබැද්ද	සිතියම 4,632. අද්දරවෙල්ලාක. හේ. ඩබ්ලිව්. කරෝලිස්	එම	28 1 6	40
S 490	සිතියම 4,633. අත්දුගොඩ. හුගසේනවත්ත නොගොන් අඹියෙසේන දකුන බස්නා විල බැද්ද	අයිතිකම් කියත්තා—ඇල්. පේ. ගුනසේකර සහ තවත් අය.	රුපසත්තක අළුත එලිකරපු ගේන	15 1 16	—
Y 533	සිතියම 4,807. පරගොඩ. ගෝනවිපොල බැද්ද	අයිතිකම් කියත්තා—ඇම්. සී. දිනේස්.	රුපසත්තක එලිකරපු ඉඩම	5 1 6	—
A 534	ගෝනවිපොලබැද්දෙද නොහොත් කැටකාලගහවත්ත	එම	වත්ත	4 1 19	—
B 534	කොරන්පෙට්ටියෙකිය	එම	කුඹුර	0 2 28	—
C 534	ගෝනවිපොල බැද්ද	එම	කැලේ	7 3 12	—
D 534	ගෝනවිපොලහේන කොරවුව	එම	අල ස්වවාපු ඉඩම	1 0 12	—
E 534	ගෝනවිපොල වත්ත	එම	හේන	0 1 12	—
12882	සිතියම 4,657. පරගොඩ. තල්ගස්ලඟවත්තේ මිව්ට	අයිතිකම් කියත්තා—හේ. එච්. ගෙනද්දිස් සහ තවත් අය.	රුපසත්තක කුඹුර	0 0 8	—
12883	තල්ගස්ලඟද	එම	කැලේ	0 0 37	—
12886	බටගොඩ	අයිතිකම් කියත්තා—රුපසත්තක.	එම	54 2 0	—
12887	බඩකිරිනාදෙහිය	එම	කුඹුර	0 0 6	—
12888	මීනහ කනත්ත	අයිතිකම් කියත්තා—ඇම්. එවිස් සහ තවත් අය.	රුපසත්තක වත්ත	0 0 9	—
12889	බත්ධරලාගේ දෙහිය	අයිතිකම් කියත්තා—ඇම්. එවිස්.	රුපසත්තක කුඹුර	0 0 23	—
12890	බවේගොඩ වත්ත	අයිතිකම් කියත්තා—එච්. සියදෙරිස් සහ තවත් අය.	රුපසත්තක වත්ත	0 0 7	—
12893	බවේගොඩ කන්ද	අයිතිකම් කියත්තා—රුපසත්තක. ඒ. බී. විජේතුන්ග විදුන ආරච්චි	කැලේ	0 0 6	—
3313	සිතියම 2,269. කැකටියසේන දෙහියේ මිව්ට	අයිතිකම් කියත්තා—රුපසත්තක.	රුපසත්තක මිව්ට	1 0 25	20
3315	කැකටියසේන දෙහිය	එම	දෙහිය	1 2 21	20
3316	එම	එම	එම	2 0 23	20
3317	එම	එම	එම	2 3 3	20
3318	එම	එම	එම	1 3 11	20
5018	සිතියම 2,663. මුදුදුව	වෙරුවගොඩ, පොල්පොගොඩ සහ වලවෙ.	සී. ඇල්. දෙත් අන්ද්දිස් කැලේ	1 3 22	10
5020	සුවක්ගහ බැද්ද අද්දර දුව	එ. සී. සමරවික්‍රම	එම	4 3 39	10
5021	මැටිපැටියෙ කනත්ත	ඇස්. සී. සමරවික්‍රම	එම	1 2 3	10
5022	එම	එම	එම	3 0 26	10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අකකර		
				මහත. රු. ප.	යක මිල. රු.	
5053	ගවගොරකගහ අද්දර දුව	එච්. සිමන්	කැලේ	1	3 30	10
5024	කම්පොත්ත ගහලියද්ද දුව	ඒ. ඇස්. සමරවික්‍රම	එම	1	2 20	10
5025	වගහදෙණිය අද්දර කකත්ත	එම	එම	1	2 32	10
5026	බක්මහල ලියද්ද අද්දර දුව	එම	එම	2	2 24	10
3352	බත්ධාරගමේගොඩ	සිතියම 2,287. කොම්බල සහ ඉමදුව. ඩබ්ලිව්. පී. දෙත් දිසෙස්	ඕව්ව	0	1 19	10
3353	මේකන්දබැද්ද	අයිතිකම කියන්නා—රුජසත්තක. ඩබ්ලිව්. පී. දෙත් දිසෙස්	කුඹුර	1	2 5	10
3355	කොස්ගහදෙණිය	ටී. පුත්තිමත්ධා	එම	0	1 11	10
I 245	ගල්කුරුගෙවත්ත අද්දරගොඩ	සිතියම 2,293. කොම්බල. අයිතිකම කියන්නා—ඩී. සී. ඩී. සිල්වා. ඊ. කේ. ජේදිරිස්	කැලේ	2	1 21	10
3455	අත්තලගේන	සිතියම 2,298. අත්ඉඵගහ. අයිතිකම කියන්නා—රුජසත්තක. කේ. ඩී. නරේ	කැලේ	1	2 33	10
3456	එම	සී. ඩී. සිල්වා	එම	1	3 33	10
9474	රත්වෙලෙගලෙකන්දෙකැලේ	සිතියම 3,845. කලගෙ. ඒ. තෙපානිස්	කැලේ	0	3 32	10
9475	කලගෙගෙවත්ත	එම	එම	0	0 15	10
9476	උඩුමුල්ලෙබැද්ද	ඩී. අර්නෝලිස්	එම	1	1 17	10
9477	එම	එම	එම	0	2 1	10
9478	කිතුල්ලන්දුමුල්ලේ කුඹුර	එම	එම	0	1 31	10
9479	උඩුමුල්ලෙ වත්ත	එම	එම	0	0 15	10
11135	දෙව්වගස්පො	සිතියම 4,237. පී. බබුන්	එම	0	1 25	30
11136	ජලත්තන්ද	ඩී. එච්ස්	එම	3	3 0	30
7642	පනුකැරෙල්ලුමුච අද්දරවත්ත	සිතියම 3,301. ගල්කුඹුව. රුජසත්තක	වත්ත	1	0 39	10
7643	එම	එම	එම	1	2 7	10
7644	එම	එම	එම	1	2 9	10
7645	පනුකැරෙල්ලුමුච අද්දර වෙල	එම	එම	0	0 27	10
7045	එත්තොටුවකුඹුර	සිතියම 3,129. කොස්ගොඩ පඵකකත්ත. —	කුඹුර	0	0 37	—
7046	එම	—	එම	0	0 36	—
7047	එම	—	එම	0	0 16	10
7048	කම්පිදග උඩුමුල්ල	—	එම	0	1 20	10
7049	එම	—	එම	0	0 23	10
7052	ලෙවකුඹුර උඩුමුල්ල	—	එම	0	0 33	10
7054	ලෙවකුඹුර උඩුමුල්ල	—	එම	0	0 33	10
7055	ලෙවකුඹුර උඩුමුල්ල	—	එම	0	0 33	10
7056	එම	—	එම	0	1 11	10
7058	බොරඵකැටිය මහවෙල	—	එම	0	0 23	10
7062	එම	—	එම	0	0 17	10
7063	බොරඵකැටිය ගඵකන්දෙවිල	—	එම	0	1 26	10
7064	එම	—	එම	0	2 7	10
7071	තුවකුඹුර	සී. ඒ. ඩී. සිල්වා	එම	2	0 9	10
13513	හලසෙගෙහේ කැලේ	සිතියම 4,774. සාලගම සහ කයිකාවල. ආර්. ඒ. දෙත් සාමෙල් අප්පු බැද්ද	බැද්ද	23	1 32	50
13514	එම	එම	එම	0	2 20	50
6414	මැරැමුලකැලේ	සිතියම 2,974. මැරැමුල. රුජසත්තක	කැලේ	3	1 20	—
6415	එම	එම	එම	3	1 14	—
6416	එම	එම	එම	3	3 0	—
6417	එම	එම	බැද්ද	4	0 36	10
6418	එම	එම	එම	5	1 0	10
6421	එම	එම	එම	6	0 26	10
6422	එම	එම	එම	5	3 18	10

මෙම ඉඩම් ගැණ මැසිදුර කාරණ සර්වේයර්ජනරුල්ලන්තාත්සේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැණ කාරණ ගාල්ලේ ආණ්ඩුවේ ඒජන්තරුන්තාත්සේගෙන්ද දැනගත්ව පුඵවක.

ගරුභර ආණ්ඩුකාර උතුමානත්වගත්සේගේ ආඥාවලෙස,  
 ඊ. නොඵල් වාකර්,  
 මහසෙනුකාරිස් මහත.

**LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.**

No. 281, P. OF S.

Colonial Secretary's Office,  
Colombo, January 25, 1898.

ON Tuesday, March 29, 1898, at 1 P.M., the Assistant Government Agent for the Kegalla District of the Province of Sabaragamuwa will put up for sale, at his office in Kegalla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 712.—Three Korales, Atulugam korale.  
Situation—Algodra.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price. per Acre.	
					Rs.	c.
2152	Ranhitipanamukalana	P. L. Bontor	Tea (for sale)	11 2 32	25	0
2153	Do.	S. L. Harries	do.	4 2 2	50	0
2154	Do.	B. M. Dawkin	Liberian coffee (for sale)	3 3 23	50	0
2155	Do.	K. Hami Vedarala and others	Chena	0 2 20	20	0

Preliminary plan 80.—Three Korales, Panawal korale.  
Situation—Godagampola.

147A	Tatuwelakanda	Crown	Forest and chena (for sale)	14 0 10	25	0
147B	Do.	do.	do.	7 3 27	25	0

Preliminary plan 434.—Three Korales, Panawal korale.  
Situation—Godagampola.

1132	Jambugahamukalana	Crown	Forest (for sale)	14 2 34	25	0
1133	Kowila-atularoda	do.	Forest and rock (for sale)	5 1 5	25	0
1134	Wallaheaditenna	do.	do.	6 2 12	25	0
1135	Madolawalamukalana	do.	do.	5 2 16	25	0
1136	Kowila-atulaharassa	do.	do.	2 2 10	25	0

Preliminary plan 609.—Three Korales, Panawal korale.  
Situation—Imbulpitiya.

1818	Kalugewattamukalana	Crown	Forest for sale	2 3 16	20	0
1819	Do.	do.	do.	0 0 12	20	0

Preliminary plan 5,929.—Lower Bulatgama.  
Situation—Dombeppola.

7575	Mirisweltennahena	Crown	Chena (for sale)	2 2 12	50	0
------	-------------------	-------	------------------	--------	----	---

Preliminary plan 225.—Lower Bulatgama.  
Situation—Dombeppola.

4818	Pussawellamukalana	Crown	Forest (for sale)	0 2 7	50	0
4819	Do.	do.	do.	1 1 4	50	0

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency the Governor's command,

E. NORR WALKER,  
Colonial Secretary.

No. 281, P. OF S.

වර්ෂ 1898 ජනවාරි මස 25 වෙනි දින කොළඹ

මහසභකාරීන්ගේ නායකත්වයෙන් කන්තෝරුවේදීදී.

සවරගමු දිසාවේ කැගල්ලේ දිස්ත්‍රික්කුවේ උපරිපත්කරුවන්ගේ විසින් මෙහි සහන සඳහන්වන ආණ්ඩුව සන්නක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1898 ජූලි මාර්තු මස 29 වෙනි දිනට අගනරුවාදු සවස එකට කැගල්ලේ කවිවේදියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සවරගමු දිසාවේ කැගල්ල පලාතේ පිස්වානිබෙන බිම්කැබලි 16ක්.

සිතියම 712. කෝරලයෙන් අවුරුදුකෝරලේ. අයිතිකම් කිසිත්තා—පී. ඇල්. බොන්ටෝර්.

නො.	ඉඩමේ නම.	නිබෙන ස්ථානය.	අන්දම.	අක්කර මහන. සක මිල.	
				අ. රු. ප.	රු.
2152	රත්නපිපාන මුකලාන	අල්ලොඩ	කේ (විකිනිමට)	11	2 32 25
2153	එම	අයිතිකම් කිසිත්තා—ඇස්. ඇල් හැරිස්. අල්ලොඩ	එම (එම)	4	2 2 50
2154	එම	අයිතිකම් කිසිත්තා—ඇස්. ඇම්. බෝකිස්. අල්ලොඩ	රටකෝපි (එම)	3	3 23 50
2155	එම	අයිතිකම් කිසිත්තා—කේ. හාමිවෙදරල සහ නවත්. අල්ලොඩ	කේන (එම)	0	2 20 20

නො.	ඉඩමේ නම.	නිබේන ස්ථානය.	අන්දම.	අක්කර		
				මහක. අ. රු. ප.	සක මිල. රු.	
147A	සිතියම 80. පනාවල්කෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව.	ගොඩගම්පල	අයහ සහ මුකලාන (එම)	14	0 10	25
147B	එම	එම	එම (එම)	7	3 27	25
සිතියම 434.						
1132	ජම්බගමුකලාන	ගොඩගම්පල	මුකලාන (එම)	14	2 34	25
1133	කොවිලඅතුලුරෙද	එම	මුකලාන සහ ගල (එම)	5	1 5	25
1134	වලහාපිකුන්න	එම	එම (එම)	6	2 12	25
1135	මාදෙලවල මුකලාන	එම	එම (එම)	5	2 16	25
1136	කොවිලඅතුලුකැරස්ස	එම	එම (එම)	2	2 10	25
සිතියම 609.						
1818	කළුගේවත්ත මුකලාන	ඉඹිල්පිටිය	මුකලාන (එම)	2	3 16	20
1819	එම	එම	එම (එම)	0	0 12	20
සිතියම 5,929. පානමුල්ගම.						
7575	මිරිස්වැල්ලාන්න හේන	දෙඹේපොල	හේන (එම)	2	2 12	50
සිතියම 225.						
4818	පුස්සවැල්ලමුකලාන	දෙඹේපොල	මුකලාන (එම)	0	2 7	50
4819	එම	එම	එම (එම)	1	1 4	50

මෙම ඉඩම් ගැණ උරුමවාසිකමක් ඇති සෙනෙක් කැගල්ලේ ඩබ්ලිව් ඉදිරිපිට පැමිණ විකිනෙන දවසට හෝ ඊට මත්තෙන් තවුන්ගේ උරුමවාසිකම් කියාපිටින්නට ඕනෑම.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජන්ද්‍රන්තාන්ද්‍රගේගේද, පිකිනිමේ හොන්දේසි ගැණ කාරණා කැගල්ලේ ආණ්ඩුවේ උපද්‍රව්‍යන්තාන්ද්‍රගේගේද දැනගන්නට පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුරානන්වහන්සේගේ ආඥාවලෙස,  
 ජ. නොඑල් වාසර්,  
 මහසේනාගාරිස් මමස.

**LAND ACQUISITION NOTICES.**

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a cemetery at Nawalapitiya, to wit:—

Preliminary plan 4,764. Village—Nawalapitiya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.	
				A.	R. P.
T 803	Ketawalahena or De Soyza's land	Chena	Said to belong to the De Soyzas	26	0 10
U 803	Do.	do.	do.	1	0 5.75
V 803	Do.	Sweet potatoes	do.	0	0 11.25
W 803	Do.	Vegetables and hut	do.	0	1 12.50

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on February 19, 1898, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri, January 24, 1898. ALLANSON BAILEY,  
Government Agent.

වර්ෂ 1876 ක්වු අවුරුද්දේ නොම්මර 3 වේ ආඥාපත්‍රයේ ගත්වෙති වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්ත කට, ඒ නමි:—නාවලපිටියේ සොසොන්කුමියකට මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියා කරණ පිණිස "වර්ෂ 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" ගවෙනි කාණ්ඩයේ කරනිබෙන පාගාර්තු වල ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුරානන්වහන්සේගෙන් නිසිආකාර මට අණලැබී තිබේ. ඒ ඉඩම් නමි:—

සිතියම 4,764. ගම—නාවලපිටිය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම කියන්නා.	මහක.	
				අ. රු. ප.	සක මිල.
T 803	කැටවලගේන නොහොත් හි. සොයිසගේ ඉඩම	හේන	හි. සොයිසාට අයිති එ	26	0 10
U 803	එම	එම	එම	1	0 5.75
V 803	එම	අරතපල්	එම	0	0 11.25
W 803	එම	එලව එ සහ පැලක්	එම	0	1 12.50

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනශාට දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.



## CENTRAL PROVINCE.

## KANDY DISTRICT.

Paddy, maha : the paddy crops are blossoming in Udunuwara, Uda Dumbara, and Pata Hewaheta; ripening in Yatinuwara and Uda Bulatgama; are in various stages in Pata Dumbara; and are being reaped in Udapalata. Crop or prospect of crop : good in Udapalata. It is at present too early to form an opinion with regard to the other divisions.

Yala : nil.

Dry grain, maha : hill paddy chenas in Yatinuwara, Pata Dumbara, and Uda Dumbara are ripening; in Pata Hewaheta and Udunuwara blossoming; and in Udapalata being reaped. Crop or prospect of crop : good in Uda Dumbara and Udapalata.

Yala : nil.

Rainfall : sufficient.

Prices : paddy, Re. 1.75 per bushel; rice, Rs. 5 per bushel; kurakkan, Re. 1.50 per bushel; cocoanuts Rs. 3.75 per 100.

Health of people : good in all the divisions. There were a few cases of chickenpox in Arambegama in Yatinuwara and Kapuliyadda in Pata Hewaheta.

## MATALE DISTRICT.

Rainfall registered at Matale : 6.19 in.

Paddy : Laggala sowing, Gangala in various stages, in other parts in bud and in ear; prospects good.

Dry grain : kurakkan chenas—Matale south ripening, north and east in plants and some in bud.

Tanks in Matale north : full.

Health of cattle : good.

Health of people : good.

Prices of staple products : moderate.

## NUWARA ELIYA DISTRICT.

Kotmale.—Paddy reaping commenced; prospects good. No work on chenas. The weather was favourable for reaping. There was a fair supply of vegetables, but little or no fruits. Health of population good.

Walapane.—Ploughing fields for the maha continued. Kurakkan chenas looking splendidly well. There were eight rainy days. Health of population good.

Uda Hewaheta.—Ploughing for maha continued. Kurakkan chenas looking well. There was rain till the 17th, which was favourable for the ploughing season. Health of population good.

## NORTHERN PROVINCE.

## JAFFNA DISTRICT.

Rainfall : 3.75 in. as registered at the Public Works Department Office, Jaffna.

Weather : a few showers of rain fell almost all over the district during the second and third weeks of the month. The nights were cold and dewy.

Paddy cultivation : the plants are in ear, and the crop is nearly ripe. The harvest season has commenced, and the yield is not satisfactory. The paddy plants, especially in Valigamam west, have greatly suffered from want of timely rain, and in some divisions the plants suffer from a disease called "kurukkutti."

Dry grain cultivation : varaku in ear, and the prospect is considered good; payaru and uluntu are in plants and their condition is not satisfactory.

Tobacco : the plants are being transplanted from nurseries.

Health of people : there were nine cases of cholera in Valigamam north, of which four proved fatal. It is gratifying to find that the disease has since been stamped out. Malarial fever prevails to some extent in the interior.

Health of cattle : good.

Prices of staple articles : paddy, Rs. 2 per bushel; rice, Rs. 5 per bushel; varaku, Re. 1.25 per bushel; kurakkan, Re. 1.75 per bushel. (Paddy sells at a high price.)

## VAVUNIYA DISTRICT.

[Report not received.]

## MANNAR DISTRICT.

Weather : there was slight drizzling, with occasional showers, throughout the month. 3.57 in. were registered at Mannar.

Agriculture : the paddy cultivation is generally in ear. The earlier sowing is fit for reaping.

Health of people : satisfactory in general.

Health of cattle : satisfactory.

Prices of grain : rice, Rs. 5.25 per bushel; paddy, Rs. 2 per bushel.

## MULLAITTIVU DISTRICT.

Weather : there were some heavy showers of rain during the latter part of the month. The days were hot and there was heavy dew at night. The north-east wind blew hard.

Crops : the paddy plants on high grounds are doing well, while those on lowlying lands have been badly damaged by floods. In some villages the plants are in blossom, in others they are in ear. Preparations for tobacco cultivation are going on.

General health : not good. Fever was prevalent, as usual, at this time of year.

Health of cattle : good.

Prices of articles of food : paddy, Re. 1.50 per bushel; rice, Rs. 3.50 per bushel; kurakkan, Re. 1.25 per bushel; varaku, 75 cents per bushel; ellu, Rs. 4 per bushel; kollu, Rs. 2.50 per bushel; payaru, Rs. 4 per bushel; uluntu, Rs. 4 per bushel; manioc, 3 cents per lb.

## SOUTHERN PROVINCE.

## GALLE DISTRICT.

Paddy and fine grain : the maha crop has been reaped in Four Gravets and Akmimana, in other districts it is being reaped. The harvest is reported to be middling in all the districts.

Miscellaneous : jak, plantain, and vegetables are scarce and dear; cocoanut crop is plentiful, and price per 1,000 Rs. 30 to Rs. 35.



Prices of staple products : rice, Rs. 4 to Rs. 4.50 per bushel ; paddy, Re. 1.50 to Rs. 2 per bushel ; kurakkan, Rs. 2 per bushel ; and amu, Re. 1.50 per bushel.

Rainfall : 4.20 in.

Health : a few cases of chickenpox, dysentery, and fever from Talpe pattu, Four Gravets, and Bentota-Walalla-witi korale, and one case of smallpox at Welitara have been reported.

Cattle : free from disease.

#### HAMBANTOTA DISTRICT.

Paddy : maha harvest at Tissa is being reaped. Cultivation for maha under Walawe channel is finished. Fair prospect of crop in West Giruwa pattu.

Weather : storm from east and heavy rain from 11th to 15th instant. Two Tangalla fishing boats wrecked at Kalametiya, but no lives lost. Dam at Barowakumbukka on Walawe channel burst during storm, but temporary arrangements have been made to let water down the channel, so but little inconvenience was caused.

Health : generally good. No cases of cattle murrain.

Prices : rice, Rs. 4 to Rs. 4.75 per bushel ; paddy, Re. 1.50 to Rs. 2 per bushel ; kurakkan, Re. 1.75 to Rs. 2 per bushel ; coconuts, Rs. 25 to Rs. 40 per 1,000 ; plantains, Rs. 40 to Rs. 75 per 100 bunches.

#### MATARA DISTRICT.

Paddy : prospects of coming crop good.

Dry grain : limited cultivation ; prospects good.

Prices : paddy, Rs. 2 per bushel ; fine grain, Re. 1.50 per bushel.

Health of the people : satisfactory.

### EASTERN PROVINCE.

#### BATTICALOA DISTRICT.

Paddy : early munmari crop damaged by drought, and late munmari sowings in good condition and ready for reaping in March.

Dry grain : early sowings of Indian corn and kurakkan killed by drought, and is a failure. Kurakkan : later sowings good.

Prices of grain : prices have gone up considerably owing to failure of early crops, which should have been ready for reaping in a week or two. Local reserves of grain have been drawn up for second sowings, but this is being made up by large importations of Indian grain.

Health : good on the whole, though fever and measles are still prevalent to a small extent. Cattle murrain is confined to some outlying villages in Panama pattu, and is rapidly disappearing.

#### TRINGOMALEE DISTRICT.

Rainfall : 12.51 in.

Paddy : Tanglepattu, munmari cultivation at Kiniyai in ear and blossom. Preparations for pinmari cultivation being made at Tanglepattu and Kantalai. Kadukkulam pattu, munmari cultivation in ear. Koddiyar pattu, munmari cultivation in ear. Ichchilampattai, paddy plants slightly damaged by floods ; pinmari cultivation delayed on account of rain and floods.

Tobacco : slightly damaged by rains at Nilaveli. Gardens in town doing well.

Dry grain : nil.

Health of people : fever prevails.

Health of cattle : satisfactory.

Prices of articles : paddy, Re. 1.87½ per bushel ; rice, Rs. 4.87 per bushel ; cassava, Rs. 2.50 per cwt.

### NORTH-WESTERN PROVINCE.

#### KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Maha paddy : crops are partly young, earing, and the rest ripening ; prospects good. Dry grain : crops are now ripening, and reaping has commenced ; prospects good. Rainfall : fair. Health of people : good. Cattle murrain prevails. Every endeavour is being made to arrest its spread.

Katugampola Hatpattu.—Maha paddy : crop matured ; some of the crop being reaped ; prospects favourable owing to good rain. Dry grain : crop matured and being gathered ; prospects good. Rainfall : fair. Health of people : satisfactory. Health of cattle : murrain prevails in six korales, but is now on the decrease.

Dambadeni Hatpattu.—Maha paddy : crops are almost ripe and partly reaped ; prospects very favourable. Dry grain crop : small extent cultivated, partly reaped ; prospects very favourable. Health of people : fair. Health of cattle : good.

Hiriyala Hatpattu.—Maha paddy : crops are earing, ripening, and in some fields being reaped ; prospects good. Dry grain crop : small extent cultivated, which is ripening and being reaped ; prospects good. Rainfall : fair. Health of people : fair. Health of cattle : murrain prevails in three of the korales.

Weudawili Hatpattu.—Maha paddy : crops partly earing and ripe ; nothing sown during the month ; prospects good. Dry grain : crop ripe ; prospects good. Rain : there were occasional showers. Health of people : good. Health of cattle : fair. There were four cases of murrain in Weuda korale.

Dewamedi Hatpattu.—Maha paddy : crop cultivation for maha over ; ma-wi and hatiyal being reaped ; prospects good. Dry grain crop : very few chenas cultivated owing to continued rain ; crops still young ; prospects good. Health of people : very good. Health of cattle : fairly good.

#### PUTTALAM DISTRICT.

Paddy : 1,064 acres of paddy land have been cultivated for maha, 1898, in Demala hatpattu, and the crop prospects are good. Fair crops are expected in the rest of the district.

Fine grain : about 130 acres of chena land have been cultivated in Demala hatpattu, and the crops of these, which are partly maturing and partly blossoming, are good. The crops of chenas cultivated in Puttalam pattu are in various stages of growth. No chena cultivation in Kalpitiya division.

Tobacco cultivation is promising.

Health of the people : in Kalpitiya division is good ; in other parts the same as last month.

Rainfall : rain fell on seven days in two periods. Rainfall registered at Puttalam is 1.93 in.

Staple products : the same as reported for the last two months.

## CHILAW DISTRICT.

Pitigal Korale North.—Maha cultivation of ma-wi and elankali paddy are in blossom ; bala-wi cultivation is in fair condition. Health of the people : a few cases of chickenpox appeared in the town of Chilaw, but the health of the population is generally good.

Pitigal Korale Central.—The extent cultivated for maha is 7,023 bushels of paddy, chiefly of ma-wi, of which about 300 bushels extent have been damaged by heavy rains and consequent floods; rest of the crops are in ear and thriving very well, and are expected to yield a good harvest. Fine grain : the crops are being reaped, but the yield is not good in consequence of too much rain. Health of the people : the usual fever epidemic has not broken out, but the change of the monsoon has brought in cough, chest cold, and fever. Cases of measles, chickenpox, and dysentery occurred in some villages. Precautions have been taken to check the spread of the diseases.

Pitigal Korale South.—Ma-wi cultivation crops are maturing, and expected to give a good yield. Fine grain : crops are being reaped. Health of the people : fever and chest cold prevailed in some villages.

## NORTH-CENTRAL PROVINCE.

## ANURADHAPURA.

[Report not received.]

## PROVINCE OF UVA.

## BADULLA DISTRICT.

Paddy : fields for maha cultivation are being ploughed. Round and near Badulla the crops are in different stages of growth and nearing ripeness.

Chenas : crop is being gathered, the harvest is, on the whole, good.

Fruits and vegetables : fruits and vegetables plentiful and cheap.

Weather : dry during the greater part of the month, and there were light showers from 10th to 16th.

Health of people : good, except the usual number of cases of fever, sore-eyes, and a few cases of dysentery.

There is scarcity of food in some villages of Bintenna division.

Health of cattle : good.

## PROVINCE OF SABARAGAMUWA.

## RATNAPURA DISTRICT.

Paddy : the crops on fields cultivated for the maha harvest in Kuruwiti, Nawadun, Kukulu, and Atakalan korales are ripening ; in Kolonna korale the maha fields are being ploughed ; and in Meda and Kadawatu korales the peramaha fields have been sown. The weather has been favourable to the ripening of the maha crops.

Dry grain : in Kuruwiti, Nawadun, and Atakalan korales the el-wi chenas have been reaped ; in Kukulu korale chenas are being cleared for el-wi cultivation ; in Meda and Kadawatu korales the kurakkan chenas are blossoming in some parts ; in Kolonna korale there is no kurakkan crop during the month.

Murrain : no cattle murrain has been reported during the month.

The health of the people has been satisfactory and no epidemic has been reported, except seven cases of chickenpox in Walawe estate in Kadawatu korale, about which the District Medical Officer has been communicated with.

## KEGALLA DISTRICT.

Paddy : maha is being harvested ; the crop is good.

Dry grain : crops are good.

Prices : paddy, Re. 1.50 to Rs. 2 per bushel ; hill paddy, Re. 1.25 to Re. 1.50 per bushel ; kurakkan, Re. 1 to Re. 1.25 per bushel ; amu, Re. 1 per bushel.

Rainfall : Ruwanwella 3.48 in.

Cattle disease : the district is free from cattle disease.

Health of people : chickenpox has broken out in some parts of the district. Necessary precautions have been taken to prevent the spread of the disease.

## SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Friday, February 25, 1898, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of January, 1898.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and complete the necessary security without delay.

*Galle District.*

From March 1, 1898, to June 30, 1898.

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu.

*Hambantota District.*

5. From March 1, 1898, to December 31, 1898. Giruwa pattu west.
6. From March 1, 1898, to December 31, 1899. Magam pattu.
7. From March 1, 1898, to December 31, 1898. Giruwa pattu east.

*Matara District.*

8. From March 1, 1898, to December 31, 1898. Weligam and Morowak korales.
9. Four Gravets, Matara, Wellaboda pattu, Gangaboda pattu, Kandaboda pattu, and Makawita.

Galle Kachcheri,  
February 7, 1898.

H. WACE,  
Government Agent.

මෙහි පහත සඳහන්වන දකුණු පළාතේ අරක්කු රේන්දවලින් මුල් ගැනුම්කාරයින් විසින් වර්ෂ 1898 ක්වූ ජනවාරි මාසේදී ගෙවියයුතු මුදල වර්ෂ 1898 ක්වූ පෙබරවාරි මස 25 වෙනි සිකුරුදු හෝ ඊට මත්තෙන් ගෙවනට නොසෙදෙන අරක්කුරේන්ද වර්ෂ 1898 ක්වූ පෙබරවාරි මස 25 වෙනි සිකුරුදු දවල් එකට ගාල්ලේ කවිවේරියේදී මුල් ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට දෙවනු විකුණනට යෙදෙනවා ඇත.

දෙවනු විකිනීමේදී ගැනුම්කාරයා විසින් විකිනීමේ මුදලෙන් දහයෙන් පංගුවක් විකුණුම් දවසේදී ගෙවනට ඕනෑවා සහ නොපමාව ඇප සම්පූර්ණීකරනටද ඕනෑය.

ගාම දිස්ත්‍රික්කයේ.  
වර්ෂ 1898 වේ මාර්තු මාසේ 1 වෙනි දින පටන් වර්ෂ 1898 වේ ජූනි මාසේ 30 වෙනි දින දක්වා :

- 1. ගාල්ලේ කඩවත්සකර සහ අක්මමන.
- 2. ගාල්ලේ වැල්ලබඩපත්තුවේ, ගඟබඩපත්තුවේ සහ හිනිදුම්පත්තුවේ රේන්දය.
- 3. ගාල්ලේ බෙත්තොට වලල්ලාපිටි කෝරලේ රේන්දය
- 4. ගාල්ලේ කල්පේපත්තුවේ රේන්දය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ.

වර්ෂ 1898 වේ මාර්තු මස 1 වෙනි දින පටන් වර්ෂ 1898 වේ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

- 5. බස්නාහිර හිරුවාපත්තුවේ රේන්දය.
- 6. මාගම්පත්තුවේ රේන්දය.
- 7. නැගෙනහිර හිරුවාපත්තුවේ රේන්දය.

මාතර දිස්ත්‍රික්කයේ.

වර්ෂ 1898 වේ මාර්තු මස 1 වෙනි දින පටන් වර්ෂ 1898 වේ දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

- 8. වැලිගම් කෝරලේ සහ මොරවක් කෝරලේ රේන්දය.
- 9. මාතර කඩවත්සකර, වැල්ලබඩපත්තුවේ, ගඟබඩපත්තුවේ, කන්දබඩපත්තුවේ සහ මාසාපිටි රේන්දය.

ඊ. බී. ඇලෙක්සැන්ඩර්, ආණ්ඩුවේ ඒජන්තයා වෙතුවට.

වර්ෂ 1898 ක්වූ පෙබරවාරි මස 7 වෙනි දින ගාල්ලේ කවිවේරියේදීය.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from March 1 to December 31, 1898 on Friday, February 25, 1898, at 1 P.M. :-

- 1. The road toll at Kahawa.
- 2. The road toll at Paradowewatta.
- 3. The minor toll on the Labaduwa-Akmimana road.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before March 15, 1898.

Reason for Re-sale.

Non-payment of the instalment for January, 1898.

Galle Kachcheri, H. WACE, Government Agent, February 7, 1898.

වර්ෂ 1898 වේ මාර්තු මස 1 වෙනි දින සිටින් දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි සහන සඳහන්වන රේන්ද පලමු ගැනුම්කාරයින්ගේ අප්‍රයෝජනයට ඒජන්තයාගේ විසින් පෙබරවාරි මස 25 වෙනි සිකුරුදු දවල් සිනුවේ එකට ප්‍රසිඩ් වෙන්දේසියේ දෙවනු විකුණනට යෙදෙනවා ඇත. එනම් :

- 1. කහවේ පාරේ රේන්දය.
- 2. පරදුවේ වත්තේ පාරේ රේන්දය.
- 3. ලබුදුව අක්මමණ අතුරු පාරේ රේන්දය. ඉල්ලුම්කාරයින් විසින් රේන්දය ගන්ට දෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේන්දේට ඇප පිණිස අත් පිට ගෙවා ලබන මාර්තු මස 15 වෙනිදායින් මෙහා ඕනෑ ඇප සම්පූර්ණීකරනට ඕනෑය.

දෙවනු විකුණනට යෙදෙන කාරණය නම් 1898 වේ ජනවාරි මාසයට ගෙවනට ඕනෑ මුදල නොගෙවී තිබීමය.

ඊ. බී. ඇලෙක්සැන්ඩර්, ආණ්ඩුවේ ඒජන්තයා වෙතුවට.

වර්ෂ 1898 ක්වූ පෙබරවාරි මස 7 වෙනි දින ගාල්ලේ කවිවේරියේදීය.

NOTICE is hereby given that the Assistant Government Agent, Chilaw, will receive sealed tenders for the purchase of the under-mentioned Toll Rent of the North-Western Province from March 1 to December 31, 1898.

The tenders, which must be in sealed envelopes superscribed "Tenders for Toll Rent," will be received at the Chilaw Kachcheri until 1 P.M. on Tuesday, February 24, 1898, when it will be opened, and all persons making tenders will be required to be present or to satisfy the Assistant Government Agent by some duly accredited agent that the tender is made *bonafide*.

If the tenders are not satisfactory the rent will be sold immediately by public auction.

The person whose tender is selected by the Assistant Government Agent for submission to the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the tender be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bonds, and also the expenses for appraising the properties and of registering the security bond.

All the deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Assistant Government Agent.

Bridge Toll.

Deduru-oya and the connected ferry toll at Mutwal. Chilaw Kachcheri, C. R. CUMBERLAND, February 2, 1898. Assistant Government Agent.

MISCELLANEOUS NOTICES.

WHEREAS cattle murrain has broken out in the village Arambekada in Medasiya pattu of Harispattu in the Kandy District, in the Central Province, it is hereby declared that the village Arambekada—bounded on the east by the limit of the village Hedeniya, west by Diddeniyewela, north by the limit of the village Andungampalkumbura, and south by the limit of the division of Tumpane—is an infected area in terms of the 3rd clause of the Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

B. W. BYRDE, for Government Agent. Kandy Kachcheri, February 9, 1898.

WHEREAS cattle murrain has broken out in the village Savarana in the Pitigal korale northern division of the Chilaw District of the North-Western Province, it is hereby declared that the said village in the said korale—bounded on the north by the village Maikulam, east by the village Kanuketiya, south by Inigodawila, and on the west by the Colombo high road—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this date.

C. R. CUMBERLAND, Assistant Government Agent. Chilaw Kachcheri, January 31, 1898.